

Skills for Inclusive Growth

- අන්තර වර්ධනය සඳහා අවශ්‍ය ගකුණතා
- E-Tourism - විද්‍යුත් සංචාරක කර්මාන්තය

1. Introduction – හැඳින්වීම

විද්‍යුත් සංචාරක කර්මාන්තය යනු කුමක්ද?

ඉතා වැදගත් ප්‍රශ්නයක්

මේ පිළිබඳව ගාස්ත්‍රිය අර්ථ දැක්වීම් කිහිපයක්ම තිබෙන නමුත් මෙම පායමාලාව හරහා විද්‍යුත් සංචාරක කර්මාන්ත පිළිබඳව හොඳින් වටහා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ඔබ වෙශේන පලාතට එය අදාළ වන ආකාරය ඔබ හට අර්ථ දැක්වීමට හැකියාව ලැබෙනු ඇත.

විද්‍යුත් සංචාරක කර්මාන්තය යනු

1. සංචාරක කර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණය සහ විද්‍යුත් වාණිජය ආශ්‍රිතව විසඳුම් සෞයාගැනීම පිළිබඳව විශ්ලේෂණය, නිර්මාණය, විසඳුම් යෙදීම හා ඒවා ක්‍රියාත්මක කරගෙන යාමන් රේට අදාළ වෙළඳපොල ව්‍යුහය සහ පාරිභෝගික සඛැල්තා කළමණාකරණයන් වේ.
2. සංචාරක ආයතන ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙව යන ආකාරය හා විශ්ලේෂණයන් එම ආයතන ඔවුන්ගේ සංචාරක නිශ්පාදන මාර්ගගත වෙළඳපොල තුළ බෙදාහරින ආකාරය වේ.
3. සංචාරක කර්මාන්තය හා බැඳුණු වටිනාකම් (අගය දාමයන්), සංචාරණය, ආගන්තුක සත්කාර හා ආහාර පාන කර්මාන්තය ඇතුළු සියලුම ක්‍රියාවලිවල සිපිටල්කරණය ද ඇතුළත්ව සංචාරක කර්මාන්තය සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම වේ.

ඉහත කරුණු පැහැදිලිද? තැකිද?

කණාටුවීමට අවශ්‍ය තැහැ. ඔබ මෙම පායමාලාවට සහභාගිවීමේ අරමුණ වන්නේ එම කරුණු වටහා ගැනීමයි. පායමාලාව අවසන් වන විට විද්‍යුත් සංචාරක කර්මාන්තයෙහි වටිනාකම වටහා ගැනීමට සහ ඕනෑම සංචාරක ව්‍යාපාරයක් සාර්ථකව විද්‍යුත් සංචාරක ව්‍යාපාරයක් බවට පත් කරන ආකාරය අවබෝධ කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවේදී ඔබ දැනයිටිය යුතු වැදගත්ම කරුණු වන්නේ,

විද්‍යුත් සංචාරක කරමාන්තය යන්නෙහි “විද්‍යුත්” යන වචනය, විද්‍යුත් තැපෑල, විද්‍යුත් ගුන්ප යන්නෙහි විද්‍යුත් වචනයට සමාන අර්ථයම ගන්නා බව,

මෙම විද්‍යුත් යන කොටස මගින්, වර්තමාන හා අනාගත සංචාරක කරමාන්තය ආශ්‍රිත ගැටළු වලට නැඩා විසඳුම් ලබාදීම යන්න අදහස් කරන බව,

සංචරණය සැබැවින්ම මුදල් ඉපයිය හැකි කරමාන්තයක් වන අතර මෙම පායමාලාව තුළින් ඔබ අධ්‍යයනය කරනු ලබන්නේ සංචාරක කරමාන්තය ආශ්‍රිත සේවා හා නිෂ්පාදන අලෙවිය තුළින් මුදල් ඉපයිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව බවත්ය.

The global tourism industry

ගෝලීය සංචාරක කරමාන්ත ක්ෂේත්‍රය

ලෝකය පූරා සංචාරක කරමාන්තය පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ එහි ක්‍රියාවලිය සහ ලක්ෂණ පිළිබඳව හැඳින්වීමක් පායමාලාව ආරම්භ කරමු.

අදි?

සංචාරක කරමාන්තයෙහි ලක්ෂණ පිළිබඳව ඉතා භෞදින් වටහා ගැනීම මගින් උපායමාර්ගික සංචාරක ව්‍යාපාර ආශ්‍රිත තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරනු ඇත.

Origins of tourism - සංචාරක කරමාන්තයෙහි ආරම්භය

විවේකය සඳහා සංචාරය කිරීම ඉහළ පන්තියේ ඉතා කුඩා පිරිසකට පමණක් සීමා විතිනී මේ වන විට ඉතා විශාල ප්‍රමාණයක් නිරතවන ක්‍රියාකාරකමක් බවට පත් වී ඇත. ඉතිහාසයේදී සංචාරය කිරීමේ හැකියාව රාජකීයන්ට සහ උසස් ප්‍රතියට පමණක් වෙන් කරන ලද ක්‍රියාවක්ව තිබුණි.

පොරාණික රෝමානු කාලයේ සිට 17වන ගත වර්ෂය දක්වා උසස් පන්තියේ තරුණයින්ට “grand tour” ලෙසින් හඳුන්වනු ලැබූ යුරෝපය හරහා සංචාරය කිරීමට

අනුබල දෙන ලදී. Chaucer ගේ Canterbury tales (කැන්ටබරි වේල්ස්) සහ අනෙකුත් සාහිත්‍ය කතා වල සඳහන් කොට ඇති පරිදි මධ්‍යතන යුගයේ බොහෝ සමාජයන් ආගමික වන්දනා ගමන් යාම පුරුදේක් ලෙස සිදු කරන ලදී.

“ආගන්තුක සත්කාරය” යන වචනය සංචාරය/ සංවරණය යන වචනයටත් පෙර භාවිතා වූ බවට දැනගැනීමට හැකි අතර එය මූලින්ම 14 වන ගත වර්ගයෙහි “hospes” යන ලතින් වචනයෙන් විකාශය වූ බවට සාක්ෂි ඇති අතර එමගින් ආගන්තුකයා, ආගන්තුක සත්කාර කරන්නා සහ විදේශිකයා යන වචන නිරුපතනය කරයි.

“සංචාරකයා” යන වචනය පසුව භාවිතයට පැමිණී අතර වෘත්තයක් ඇදීම සඳහා භාවිතා කරන උපකරණයක් වන “tomas” යන ලතින් වචනයෙන් නිර්මාණය වූවකි.

එම නිසා “සංචාරක කරමාන්තය” සහ “සංචාරකයා” යන වචන මගින් නිවසෙන් පිටට සංචාරය කරමින් කාලයක් ගත කිරීම සහ නැවත නිවසට පැමිණීම යන අදහස නිරුපතනය වේ.

Tourism as Business – ව්‍යාපාරයක් ලෙස සංචාරක කරමාන්තය

ව්‍යාපාරය රාජකීය හමුදාවේ නිළ සංචාරක ඒජන්ත ලෙස රිවර්ඩ් කොක්ස් (Richard Cox) පත්වූවාට පසු 1758 දී ලොව පුරුම සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඊට අවුරුදු 100කට පසුව තෝමස් කුක් (Thomas Cook) විසින් ව්‍යාපාරයයින්ට ලෝකය දක බලා ගැනීම හා අමධ්‍යප වලනයට සහභාගී වීමට උපකාරී වීම පිණිස ලෝකයේ පුරුම විවේකය සඳහා සංචාරය කිරීමේ ඒජන්සිය ආරම්භ කරන ලදී.

1845 දී, පළමුවන වෙළඳ සංචාරක පැකෙශය දියත් කළ අතර එය පාරිභාශිකයින්ට දැරිය හැකි මිලට දුම්රිය විකට් පත් සහ මුද්‍රිත මාරුගෝපදේශ වලින් සමන්විත විය. (කණිගාටුදායක ලෙස 2019 දී සංචාරක පැකෙශ මිලදී ගත් ලක්ෂ ගණනක් සංචාරකයින් අතරම් කරමින් තෝමස් කුක් බිඳ වැශෙන ලදී)

තවදුරටත් ජනප්‍රියව පැවතුණ දුම්රිය සංවරණය හා ස්වයං සංවරණය කිරීමේ ආරම්භය සංචාරක කරමාන්තයෙහි විකාශයේ තවත් සැලකිය යුතු අතිරේක සන්ධිස්ථාන වේ.

කාරලි බෙන්ස්ගේ බිරිඳී විසින් 1886 දී සිදු කරන ලද දිර්ස මෝටර් රථ සංචාරය මගින් රථ සංචාරය පණ ගැන්වුන අතර ඒ වන විට ප්‍රවලිත වෙමින් පැවති ඔහුගේ මෝටර් රථ නිපදවීමේ ආයතනය සමාජගත කිරීමට ඉමහත් පිටුවහලක් විය. මෙම ආයතනය පසුවත Mercedes Bens නමින් ප්‍රසිද්ධ විය.

1952 දී ලන්ඩන් සිට කොළඹ දක්වා පළමු වෙළඳ ගුවන් යානා ගමන් ආරම්භ වීම සිදු විය. (මව්, ජේට් යුගයේ මූලාරම්භයේදී ද ශ්‍රී ලංකාව එයට සම්බන්ධව තිබුණි.)

2000 සිට, මෙම ක්ෂේත්‍රය ඉතා විශාල තාක්ෂණික වෙනසකට භාජනය වූ අතර අන්තර්ජාලය භාවිතය වැඩිවීම සංචාරක සේවා වල විෂ්ලේෂ වෙනසකට හේතු විය. මාරුග ගත සංචාරක ඇණවුම් සිසු ලෙස වර්ධනය වූ අතර 2014 දී Expedia ලෝකයේ මුළුන්ම සිටින සංචාරක ඇණවුම් ලබා ගන්නා ආයතනය Hotels.com, The Hotwire Group, trivago, Expedia cruise ship centers වැනි ප්‍රසිද්ධ සන්නාම තම ආයතනයට සම්බන්ධ කර ගත් අතර බොලර් මිලියන 4.7 ඉක්මවා ආදායම් උපයන ලදී.

(Expedia Inc 2013)

Components of Tourism - සංචාරක කර්මාන්තයේ අංග

සංචාරක කර්මාන්තයෙහි ප්‍රධාන අංග 05ක් ඇති අතර ඒවා මගින් ඔනැම සංචාරක ගමනාන්තයක ස්වභාවය කුමක්දිය තීරණය කරගැනීමට හැකිවේ. ඒ අංග 05 ම ආරම්භ වන්නේ A අකුරින් වීම අපට පරිභිලනයට පහසුවක් වේ.

සංචාරක කර්මාන්තයේ A5 (ඒ 5) වන්නේ :

- ❖ Attractions - සංචාරක ආකර්ෂණ ස්ථාන

සංචාරකයින් කාන්දමක් ලෙස එදේසට අදින ස්ථාන සියල්ල වේ. ශ්‍රී ලංකාවේ දී එය මුහුදු වෙරළ, ගෙවිතිහාසික ස්ථාන, පූජනීය ස්ථාන, අද්විතීය දුම්රිය ගමන් වැනි ඒවා වේ.

❖ Accessibility - ප්‍රවේශ වීම

සංචාරක ස්ථානයක් කොපමණ අද්විතීය හා විශේෂ ලක්ෂණ වලින් සමන්විත වුවත් එම ස්ථානයට සංචාරකයාට ප්‍රවේශ වීම අපහසු නම් එය සංචාරක ස්ථානයක් නොවේ.

❖ Accommodation - ත්‍රිතුන්

සංචාරක ආකර්ෂණ ස්ථානය අසල හෝ ඒ ස්ථානයට යන අතරමග ත්‍රිතුන් ගතහැකි ස්ථාන.

❖ Amenities - පහසුකම්

සංචාරය තිරිමේදී අවශ්‍ය වන ආහාර, පානීය ජලය, වැසිකිලි පහසුකම් හා පහසුවෙන් සංචාරය තිරිම සඳහා අවශ්‍ය වන අනෙකුත් සියලුම පහසුකම්.

❖ Activities - ක්‍රියාකාරකම්

සංචාරක ආකර්ෂණ ස්ථානයෙහිදී සිදු කළ හැකි සියලුම ක්‍රියාකාරකම් මුහුදු රු ආශ්‍රිත ජල ක්‍රිඩා මුහුදු වෙරලේ හිරු රස් ස්නානය, කඹ නැගීම, ස්වභාවික උයන් වල ඇවිදීම ආදි විවිධ ක්‍රියාකාරකම් වීම අදාළ වේ.

මේ සියල්ල ඉතා පැහැදිලි නොවේද? 

ඔබ ඔබගේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන විට මෙම ඒ5 (SAS) හොඳින් සිහියේ තබාගන්න.

ඔබ පාරිභෝගිකයාට ක්‍රියාකාරකම් අලෙවි කරන්නේ නම් ඔබගේ අලෙවිකරණය ආශ්‍රිත ක්‍රියාවලියන්හිදී සංචාරක ආකර්ෂණ ස්ථානයට ගමන් ගන්නා ආකාරය, ත්‍රිතුන් ගන්නා ස්ථාන, ඒවායෙහි ඇති පහසුකම් ආදිය පිළිබඳ සියලු තොරතුරු ලබා දෙන්න.

ඒ ලෙසින්ම ඔබට කුඩා නවාතැන්පලක් තිබේ නම්, ඔබගේ ආගන්තුකයින්ට ඒ අවට ඇති ආකර්ෂණ ස්ථාන, සිදු කළ හැකි ක්‍රියාකාරකමක් පිළිබඳව දැනුවත් කිරීම මගින් ඔවුන් ඔබගේ නවාතැන්පලෙහි වැඩි කාල සීමාවක් රැඳීමට පෙළඳවනු ඇත.

Tourism Characteristics – සංචාරක කර්මාන්තයේ වරිත ලක්ෂණ

බොහෝ සංචාරක ව්‍යාපාර ප්‍රධාන වශයෙන් සමාන ලක්ෂණ දරන අතර එයින් සමහරක් එක් වරිත ලක්ෂණයක් අනෙක්වාට වඩා මූලිකව උපුත්පා පෙන්වන නමුත්, මේ සියලුම ලක්ෂණ සංචාරකයින් සඳහා වින්ද්නාත්මක අත්දැකීම්, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සේවා ලබාදීමේදී එකම දායකත්වය ලබාදේ. එමතිසා සංචාරකයින් සතුවින් මුදල් ගෙවා මෙම සේවා මිලදී ගනී.

ඔබගේ සංචාරක ව්‍යාපාරය සැළසුම් කරන විට සහ එය අලෙවි කරන විට මනසේ තබාගත යුතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. මෙම වරිත ලක්ෂණ මගින් සංචාරක ව්‍යාපාර අනෙකුත් ව්‍යාපාර වලට වඩා මහත් ව්‍යාකුල (එහෙත් සිත් ඇදගන්නා සුළු) බවට පත් කරනු ලබයි.

❖ Intangibility - ස්පර්ශ කළ තොහැකි බව

අප සංචාරක නිෂ්පාදන ලෙස හැඳින්වුවද සංචාරක කර්මාන්තය තුළ සම්ප්‍රධායික අන්දමින් ඔබට ස්පර්ශ කිරීමට හෝ ලැය තබා ගැනීමට හැකි නිෂ්පාදන කිසිවක් නැත.

අප විසින් සැබැවීන්ම විකුණුනු ලබන්නේ “අත්දැකීම්” ය.

මෙම සංකල්පය ඔබගේ සංචාරක ව්‍යාපාරය තුළ ඔබ සංචාරය අලෙවි කරන ආකාරය පිළිබඳව මහත් බලපෑමක් ඇති කරනු ලබයි. කුමක් නිසාදයත්, මෙනිසුන් සංචාරය කරන්නනේ කුමන ස්ථානවලටද යන්න තීරනය කරනු ලබන්නේ එම ස්ථාන වලදී ඔවුන් ලැබීමට බලාපොරාත්තු වන අත්දැකීම්, ඔවුන් විදීමට කැමති හැඟීම හා සිතුවිලි ආදිය මත පදනම්වී ගෙනය.

(මෙම පිළිබඳව වඩාත් විස්තරාත්මකව විදුත් අන්තර්ගතය පාඨමාලාවේ සන්නාමකරණය පාඨමෙන් සාකච්ඡා කරනු ලැබේ.)

❖ **Perishability – වියැකී යන ස්වභාවය. (නොපවතින බව)**

හිස් හෝටල් කාමරයක් කුලියට දීමට නොහැකි වූ සර්ග්ලෝ(ර්)බයක් (මුහුදු රු ක්‍රිඩා කරන ලැඳ්ලක්) විකිණීමට නොහැකි වූ දිවා වාරිකාවක් ආදී මේ සියල්ල සේවා සපයන්නාට මුදල් ඉපයිමට තිබූ අවස්ථා මගහැරීමකි. ඇත්තේත්ත්ම ඔබට ර්ලග දිනයේදී උත්සහ කළ හැක. නමුත් අද දිනයේ ඔබට ඉපයිමට නොහැකි වූ ආදායම උපයා ගැනීමට නොහැකිය.

❖ **Seasonality - කාලීන බව (සියලුම කාලයන්ගේ සමාන ආදායම් නොමැත)**

මතුපිටින් බලන විටද ඉතා පැහැදිලි වන කරුණක් වන්නේ කාලගුණය හෝ මුහුදු යහපත් නොවන විට සංවාරකයන්ගේ පැමිණීමෙහි සැලකිය යුතු අඩුවක් සිදුවන බවය. කාලීන බව, සංවාරකයින් අඩු කාලයට ආයතනයේ සේවකයන් කප්පාදුව දක්වා දිවයියේ.

හොඳින් කළමණාකරණය කළ විට මෙහි සුහවාදී පැත්තක් ද ඇති අතර එය නම් සංවාරකයින් නොමැති කාල වලදී ව්‍යපාරික වැඩිදියුණු කිරීම කළ හැකි වීමයි. සංවරණය වැඩි කාලසීමාවේදී ඔබ සැලකියයුතු මුදලක් උපයා ඇත්තාම් සංවාරකයින් පැමිණීම අවම කාල සීමාවන් ඔබට නිවාඩුවක් ගත කිරීමට යාමට හැකියාව ඇත.

Interdependence - අන්තර්යැපීම (අප සියල්ලන්ම සාමූහිකව කටයුතු කරන බව)

සියල්ල ආයතනයක් හෝ සම්පූර්ණ සංවාරක පැකෙශයක් වූවද බාහිර සංවිධාන මත බොහෝ වශයෙන් යැළෙනු ලැබේ. ප්‍රවාහනය සංවාරය, සංවාරක ස්ථාන සංවාරක ආකර්ෂණ ස්ථාන, තවාතැන් සපයන ආයතන යන සියල්ලම එකට එකතු වී සංවාරක කරමාන්තය වෙනුවෙන් කටයුතු කරනු ලබයි. සංවාරක කරමාන්තය ලාභ ලබන ක්ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා ඔවුන් සියල්ලන් එකිනෙකා මත යැළෙනු ලැබේ. උදාහරණයක් ලෙස විශාලතම හෝටල් ගාලා මෙන්ම ඉතා කුඩා නිවාස වල තවාතැන්

පහසුකම් ලබාදෙන ආයතනය තම ආයතන වලට සංවාරකයින් ගෙන්වා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයන්නන් මත යැපෙනු ලැබේ. (ගුවන් සේවා හා ත්‍රි රෝද රථ වැනි)

Heterogeneity Same Same but Different - සමාන නමුත් වෙනස් බව.

හෝටල් කාමරයක් යනු මිනැම සාමාන්‍ය හෝටල් කාමරයකි. නිවැරදිදී? තව දුරටත් නිවැරදියි. කාමරයක් යනු කාමරයයි. නමුදු මිනැම හෝටලයක් හෝ තානායම්පලක් අනෙකුත් හෝටල් සමඟ ඇති තරගකාරීත්වය පවත්වාගෙන යාම සඳහා වෙනස් පෙනුමකින් යුත්ත වීමට හෝ මුළුන්ට ආවේණික සේවාවන් හෝ වාසි රසක් ලබා දීම මගින් කාමර අලෙවිය වැඩිකර වැඩි ආදායමක් ලැබීමට පෙළමේ. (මබගේ ව්‍යාපාරයට ආවේණික විකුණුම් ගෙලිය හා මබගේ සන්නාම පොරුෂය හරිහැටි වටහා ගැනීම පිළිබඳව විද්‍යුත් අන්තර්ගතය පාඨමාලාවේදී වැඩිදුර සාකච්ඡා කරනු ලැබේ.)

සාරාංශය - summary

සියලුම සංවාරක කර්මාන්තවලට පොදු ලක්ෂණ කීපයක් ඇත.

- ස්පර්ශ කළ නොහැකි බව

ඔබට සංවාරක කර්මාන්තය ඔබේ අතින් ස්පර්ශ කළ නොහැක. අප “නිශ්චාදනයක්” ලෙස හඳුන්වන දෙය සැබැවීන්ම “අත්දුකීමකි”.

- වියැකෙන සුළු බව

අලෙවි කිරීමට නොහැකි වූ මුහුදු රළ තරණය කිරීමේ පාදමක් යනු මුදල් ඉපයිමෙහි අවස්ථාවක් අහිමි වීමකි.

- කාලීන බව

සෙතු වෙනස් වීම මත පාරිභෝගිකයින් යම් ස්ථානයකට යාමේ හෝ වැළකී සිටීමේ හැකියාව ඇත.

- අන්තර් යැපීම

සැම මට්ටමේ ස්වාධීන ආයතනයක් ම සංචාරකයාට අමතක තොටන අත්දුකීමක් ලබා දීම සඳහා අනෙකුත් ආයතන මත යැපේ.

- සමාන නමුත් වෙනස්වන බව

පාරිභෝගිකයන්ට විවිධ අත්දුකීම ලබා දීම සඳහා සංචාරක ක්ෂේත්‍රය විවිධ දැනු මිණු කර එකිනෙකාට අනතු සේවාවක් සපයන්නට උත්සාහ කරනු ලබයි.

❖ Tourism Impacts - සංචාරක කර්මාන්තයේ බලපෑම

සංචාරක කර්මාන්තයේ බලපෑම ප්‍රධාන අංග තුනකට වර්ග කළ හැකිය.

ආර්ථික
සමාජයීය
ජාරිසරික

❖ ආර්ථික බලපෑම

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයට (UNWTO) අනුව ලෝක සංචාරක කර්මාන්තය පළමුවන වරට 2011 දී ඇමරිකානු බොලර් ලිලියනයක් ආදායම උපයන ලදී. 2008 දී ඇති වූ ලෝක ආර්ථික අරුණුදය පිළිබඳව සලකා බැලීමේදී මෙය වැදගත් කරුණක් වූ අතර සංචාරක කර්මාන්තය, අධිපත්‍ය වූ ආර්ථිකය දියුණු කිරීමට ඉතා වැදගත් අංශයක් ලෙස සලකන ලදී.

සංචාරක කර්මාන්තය ලොව ඕනෑම ප්‍රදේශයක නිරන්තරයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයකි. UNWTO විසින් 2014 අගෝස්තු වැය දරුණකයේදී (expenditure barrowmeter) සොයාගත් ආකාරයට පෙර වසරට වඩා 2014 වසර මූල් හාගයේදී ලෝකය පුරා සංචාරය කරන සංචාරකයින් මිලියන 22 කින් ඉහළ ගොස් ඇති බව අනාවරණය කරන ලදී. එම ඉහළ යාමන් සමග සංචාරක ප්‍රමාණය මිලියන 517 ක් දක්වා ලැබා විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර එය 2017 දී තෙවනුව විශාලම විදේශ විනිමය උපයන මාධ්‍ය විය. පළමුවන හා දෙවන මාධ්‍ය වූයේ **walkers remittance** සහ ඇගලුම් හා නිමි ඇලුම් කර්මාන්තයයි.

පෙර වසරේ දත්ත වලට අනුව 14.2% ලෙස වාර්තා වූ සංචාරක ක්ෂේත්‍රයේ විදේශ විනිමය ආදායම 14.8% දක්වා වැඩි විය.

2017 නිල සංචාරක ආදායම් ප්‍රමාණය රුපියල් මිලියන 598,356 ක් බවට තක්සේරු කරන ලද අතර එය 2016 දී ලැබූ ආදායම වූ රුපියල් මිලියන 512,593 හා සංසංධ්‍යක කරන විට 16.7% ක වර්ධනයකි.

ඇමරිකානු බොලර් වලින් තක්සේරු කරන විට සංචාරක ආදායම් ප්‍රමාණය ඇමරිකානු බොලර් මිලියන 3924.9 වූ අතර පසුගිය වසරේ ආදායම වූ ඇමරිකානු බොලර් මිලියන 168.2 ක හා සංසංධ්‍යක කරන විට එය 11.5% ක වර්ධනයකි.

එක පුද්ගල දෙනික සංචාරක ආදායම ඇමරිකානු බොලර් 170.1 වූ අතර 2016 දී ලැබූ ඇමරිකානු බොලර් 168.2 හා සංසංධ්‍යක කරන විට එය 1.1% ක වර්ධනයකි.

අත්ත වශයෙන්ම 2019 වසරහි දත්ත නිකුත් වූ විට ඒවායේ ඉතා විශාල පහල යාමක් දක්නට ලැබීම නිශ්චිත වන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙනි. නමුත් සංචාරකයින්ගේ හඳිසි අඩුවීම එක්තරා ආකාරයක පැහැදිලි ආර්ථික වාසි සංචාරක කර්මාන්තයට අන්කර දී ඇත.

❖ සමාජය බලපෑම්

සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී ඇති ආර්ථික වාසි වලට අමතරව සුහවාදී සමාජ බලපෑම් වලට පහත කරුණුද ඇතුළත් වේ.

- පහසුකම් වර්ධනය උදා :- උද්‍යාන, අන්තර් සැලැස්ම, විනෝදාස්වාදය, සඳහා වූ ක්‍රියාකාරකම්. (Recreation Facilities)

- අත්කම් විතු හා අනෙකුත් කලා නිර්මාණ (Art and handcrafts)
- දේශීය සංස්කෘතික අංග සැමරීම.

හඳු සාක්ෂියට එකතව දියුණු කළ විට සංචාරක කර්මාන්තයට රටක වැසියන්ගේ පිවිතයේ ගුණාත්මකභාවය සූහවාදී ලෙස වැඩි දියුණු කිරීමට මහත් දායකත්වයක් ලබා දිය හැකිය.

කෙසේ නමුත් සංචාරක කර්මාන්තයේ අසූහවාදී බලපෑම් වලට පහත දැනැත් වේ.

- සංස්කෘතික අනන්‍යතා හා වටිනාකම් වල වෙනසක් හෝ අඩුවීමක් සිදුවීම.
- සංස්කෘතින් අතර ගැටුම්
- සමාජ ආතතියේ හොඨිකමය බලපෑම (සම්පත් වලට ඇති ඉල්ලුම වැඩි වීම)
 - ලදා :- (ලිංගික සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ලමා ගුම සූරා කැම)

❖ පාරිසරික බලපෑම

සංචාරක කර්මාන්තය ඉතා විශාල වශයෙන් ස්වභාවික පරිසරය මත යැපෙන්නකි. ලෝකයේ විවිධ ප්‍රදේශ විශාල ප්‍රමාණයක් උද්‍යාන හෝ විශේෂයෙන් ආරක්ෂිත ප්‍රදේශ ලෙස සංරක්ෂණය කර ඇතත් සංචාරක කර්මාන්තයේ දියුණුව අතිතයේ දරුණු අසූහවාදී බලපෑම් ඇතිකර ඇත. මේවාට ඇතුළත් වන ප්‍රධාන බලපෑම් වන්නේ,

- ස්වභාවික සම්පත් වල වියැකී යාම (ඡලය, වනාන්තර)
- දූෂණය (වාතය, ගබ්දය, අප ඡලය, කසල හා අපද්‍රව්‍ය)
- හොඨිකමය බලපෑම (ඉදිකිරීම කටයුතු, සාගර සංවර්ධනය, ජෛව විවිධත්වය ක්ෂය වීම)

සංචාරක කර්මාන්තයේ පාරිසරික බලපෑම දේශීය වශයෙන් පමණක් තොව ලෝක පරිසර පද්ධතියටද බලපෑම කරනු ලැබේ. එක් උදාහරණයක් වන්නේ දේශගුණික විපර්යාසයන්ට විශේෂ දායකත්වයක් සපයන ගුවන් ගමන් වල වැඩි විමයි.

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට මග පෙන්වන ප්‍රතිපත්ති.

සංචාරක කර්මාන්තයට ඇති සුහවාදී බලපෑම් වැඩිදියුණු කිරීමත් හා බැඳුනු අප්පබවාදී බලපෑම් මූලිනුප්‍රවා දුම්මත් අරමුණු කොටගෙන ශ්‍රී ලංකික සංචාරක කර්මාන්තය පිළිබඳ උපායමාර්ගික සැලසුම 2017 - 2020 හි පහත මග පෙන්වන ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දී ඇත.

01. සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට ඇති වාසි හඳුනාගැනීම / උකහා ගැනීම.

සංචාරක ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හා වෙනස් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දේ. එය ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් ලෙස සැලකිය යුතු අතර රාජ්‍ය තීරණ ගැනීමේදී මූලිකත්වය ලැබිය යුතුය.

02. ආර්ථික සහභාගිත්වයේ ප්‍රජාතන්ත්‍රිකරණය.

සංචාරක කර්මාන්තය දීප ව්‍යාප්තව සංවර්ධනය කර ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීම මගින් මුළු විදේශ විනිමය ආදායම උපරිමයට ඉහළ තංවා ශ්‍රී ලාංකික ආර්ථිකයට ප්‍රශස්ථ මට්ටමේ ආර්ථික වාසි ලාභ කර දිය යුතුය. සංචාරක කර්මාන්තය වර්ධනය මගින් වටිනාකම් දාම උත්තේෂනය කළ යුතු අතර, සියලුම පාර්ශවකරුවන් අතර සාධාරණ ලෙස බෙදී යන විලස ආර්ථිකමය වාසි ලැබීම තහවුරු වන ආකාරයේ දිගු කාලීන ආර්ථිකමය ක්‍රියාවලියක නිරතවිය යුතුය.

03. Conservation and world class management

Of assets

ලෝක මට්ටමේ වත්කම් කළමණාකරණය හා සංරක්ෂණය

සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරය සංවර්ධනය හා සංරක්ෂණය සහ එතිහාසික සමාජමය හා සංස්කෘතික උරුමයන්

ආරක්ෂා කිරීම සිදුකළ යුතුය. එමගින් පාරිසරික සම්පත් ප්‍රශස්ථා ලෙස හාවතා කිරීම සිදු කළ යුතු අතර අත්‍යවශ්‍ය පාරිසරික ක්‍රියාවලි පවත්වාගෙන යාම තුළින් ස්වාධාවික ජේව විවිධත්වය පවත්වාගෙන යාමට උපකාරී විය යුතුය.

04. Local Community involvement

ප්‍රාදේශීය ප්‍රජා සහභාගිත්වය.

සංචාරක කර්මාන්තය සත්කාරක ප්‍රජාවගේ සමාජ හා සංස්කෘතික සකසතාවන්ට ගරු කළ යුතු අතර ඔවුන් හැඳි වැඩුණු සංස්කෘතික උරුමයන් හා සාම්ප්‍රධායික වටිනාකම් සංරක්ෂණය කළ යුතුය. එමෙන්ම අන්තර් සංස්කෘතිය තේරුම් ගැනීම සහ ඉවසීම සිදු කළ යුතුය. සංචාරක කර්මාන්තය සංවර්ධනය ප්‍රාදේශීය ප්‍රජාවන් සතාව වශයෙන්ම සමස්ථ බාරිතාවයෙන්ම සම්බන්ධ කරගත යුතුය. ප්‍රාදේශීය හා පළාත් පාලනය ඇතුළත්ව ගක්තිමත් දේශපාලන නායකත්වයක් ඔස්සේ අදාළ සියලුම පාර්ශවකරුවන් මහා පරීමාණ වශයෙන් සම්බන්ධ කරගෙන එකතාව ගොඩනැගීම සිදුකළ යුතුයි.

05. අතීත උරුමයන් හා ගොඩනැගුණු අමතක තොවන අතදුකීම්

සියලුම සංචාරක සේවා සහ ක්‍රියාකාරකම් සංචාරකයා මත පදනම් විය යුතු අතර ශ්‍රී ලංකාවේ පාරිසරික, ආගමික, සමාජමය හා සංස්කෘතික උරුමයන් සමඟ බැඳී තිබිය යුතුය. ඉතා ඉහළ මට්ටමේ සංචාරක ත්‍යාප්තියක් තම සේවා හා ක්‍රියාකාරකම් මගින් ලබා දිය යුතු අතර සංචාරකයන්ට අනර්ස අධ්‍යායන අවස්ථා සැපයීම, නොදුම සංචාරක ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධය වැඩි කිරීම මගින් අර්ථවත් අතදුකීම් සමූහයක් ආගන්තුකයාට ලබා දිය යුතුය.

06. Responsible destination marketing

සංචාරක ආකර්ෂණ ස්ථාන වගකිව යුතු ලෙස අලෙවිකරණය

ශ්‍රී ලංකාවේ විශේෂීත පරිසරය, සම්ප්‍රධායන් හා ආකර්ෂණීය ස්ථාන මැනවීන් ඔප්නංචා (උප්ප්‍යාපා) පෙන්වන ලෙස වගකීමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අලෙවිකරණය කළ යුතුය. ශ්‍රී ලංකාව සහ එහි සංචාරක කර්මාන්ත පිළිබඳව කාලයක් තිස්සේ පවතින දුර්මත තුරන් කර දුම්ම සඳහා ද ප්‍රයත්න දැරිය යුතුය.

07. Safe & security for all

සැමට ආරක්ෂාව හා සුරක්ෂිතතාවය

සියලුම සංචාරකයින්ටත්, ආයෝජකයින්ටත් සතුන් ඇතුළු සමස්ථ ප්‍රජාවටත් ආරක්ෂාව හා සුරක්ෂිත බව තහවුරු කළ යුතුය.

සාරාංශය

සංචාරක කරමාන්තයේ බලපෑම ප්‍රධාන කොටස 03ට වෙන් කළ හැකිය.

- ආර්ථික
- සමාජයීය
- පාරිසරික

අපුබවාදී බලපෑම් අවම කළ යුතු අතර සුබවාදී බලපෑම් ශ්‍රී ලංකික සංචාරක කරමාන්තයට මගපෙන්වන ප්‍රතිපත්ති මාලාව හරහා වර්ධනය කළ යුතුය.

- සංචාරක කරමාන්තයෙන් ශ්‍රී ලංකාවට ඇති වාසි හඳුනා ගැනීම
- ආර්ථික සහභාගිත්වයේ ප්‍රජාතාන්ත්‍රිකරණය
- ලෝක මට්ටමේ වත්කම් කළමණාකරණය හා සංරක්ෂණය
- ප්‍රාදේශීය ප්‍රජා සහභාගිත්වය
- අනිත උරුමයන්ගෙන් ගොඩනගැනීම් අමතක නොවන අත්දැකීම්
- සංචාරක ආකර්ෂණ ස්ථාන වගකිව යුතු ලෙස අලෙවිකරණය
- සැමට ආරක්ෂාව හා සුරක්ෂිතතාවය

Tourism Categories – සංචාරක කරමාන්තයේ කාණ්ඩ

සැම සංචාරකයෙක්ම එකිනෙකාට සමාන නැති බව ප්‍රත්‍යුම්ප කරුණකි. එම නිසා ඔවුන් පිළිබඳව වඩාත් නොදින් හඳුනා ගනිමු.

මෙම පාඨමෙමදී අප අවධානය යොමු කරන්නේ සංචාරක කර්මාන්තයේ විවිධ ප්‍රෘතිස්ථාන අරමුණු හා ස්වරුප පිළිබඳවයි. මේවා වැදගත් ඇයි? හෝ මේවා වැදගත් කුමක් නිසාද? කුමක් නිසාද යන් ඉදිරි පාඨම් වලදී ඔබගේ විශේෂිත සංචාරක ව්‍යාපාරයට මෙම විශේෂිත උප කුලක ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් අරමුණු ඇතිකර ගනු ඇත.

සංචාරක කර්මාන්තයේ විවිධ ප්‍රෘතිස්ථාන

එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) මගින් සංචාරක කර්මාන්තය ආකාර තුනකට බෙදා වෙන් කර ඇත.

➤ ගෘහස්ථාන

යම් රටක පදිංචි පූද්ගලයන් එම රටෙහි පමණක් සංචාරය කිරීම, ශ්‍රී ලංකාවේදී මෙම සනයට වැශෙන්නේ තමා විසින්ම රිය පදනාගෙන සංචාරයේ යෙදෙන හා දුම්රියෙන් සංචාරයේ යෙදෙන සංචාරකයන්ය.

මෙම වර්ගයේ සංචාරකයින් ගේ ඇති වාසිය නම් ඔවුන් සාමාන්‍යයෙන් රටේ හාවිතා කරන හාඡාව දැන ගැනීම දේශීය ආභාර පාන වලට ප්‍රිය කිරීම හා තරමක් දුරට ස්ව්‍යංපෝෂිත වීමයි. ඊට අමතරව ඔවුන් බොහෝවිට රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් වර්ෂය පුරා ලබා දෙනු ලැබේ. එමෙන්ම සියල්ල අතරින් වැදගත්ම වාසිය වන්නේ නැවත නැවත එකම පාරිභෝගියන් පැමිණීම මගින් ව්‍යාපාරික අවස්ථා නැවත නැවත උදා වීමයි. විශ්වාස වන්ත දේශීය සංචාරකයෙක් වට්නාකමින් අධික වන්නේ එබැවිනි.

➤ පිටතට යොමු වන සංචාරක කර්මාන්තය

එක් රටක වැසියන් තවත් රටක සංචාරය කිරීම වේ. ශ්‍රී ලංකාවේදී මින් හැගවෙන්නේ ශ්‍රී ලාංකිකයන් වෙනත් රටවල සංචාරය කිරීමයි. නමුත් මොවුන් මෙසේ නොයෙකුත් රටවල සංචාරය කිරීමේ අරමුණ කුමක්ද?

සංචාරය කිරීමේ අරමුණ - Purpose of visit

ශ්‍රී ලංකාව සංචාරක අධිකාරීයේ වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාවන් හි ආගමන හා විගමන දෙපාර්තමේන්තු වාර්ථා වලට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංචාර අරමුණු 09 ක් ප්‍රධාන වශයෙන් හඳුනාගෙන ඇත.

1. විනෝදාස්ච්චංදය සඳහා
2. යහළිවන් හා තැදෑයෙන් මූණගැසීම සඳහා
3. ව්‍යාපාර කටයුතු සඳහා
4. රස්වීම්, සහා, සම්මුතින් පුද්රේගන වලට සහභාගී වීම සඳහා
5. ක්‍රීඩා කටයුතු සඳහා
6. රාජකාරී කටයුතු සඳහා
7. අධ්‍යාපන කටයුතු සඳහා

සංචාරක කරමාන්තයේ ආකාර ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් තිබෙන අතර ලංකාව වඩාත් ජනප්‍රිය වන්නේ,

- මුහුදු වෙරල ආශ්‍රිත ත්‍රාස්ථනක ක්‍රියාකාරකම්
- යහපත් ගරීර සෞඛ්‍ය අරමුණු කරගත්
 - සංස්කෘත
 - ආගමික
 - වනපිටි

Glossary of tourism terms

සංචාරක කොන්දේසි පාරිභාෂික ගබඩ කේත්‍යය

අප තවදුරටත් විෂය කරුණු හැදිරීමට ප්‍රථමයෙන් අත්‍යාවශ්‍ය අර්ථදැක්වීම් හා නිරවචන ඉගෙනගෙන වටහා ගනිමු. ශ්‍රී ලංකාවේ සංචාරක කරමාන්තය තුළ විදේශීකයන්ට

තේරුම් ගැනීමට අපහසු ශ්‍රී ලංකාවට ආවේණික අර්ථ දැක්වීම් නිර්වචන තිබෙන බව වටහාගැනීම ඉතා වැදගත්ය. “හෝටලය” යන්න වඩාත් ප්‍රවලිත උදාහරණ වලින් එකක් වන නමුත් තවත් එවැනි වචන රාජියක් ඇත. වැරදි තොරතුරු සහ කළකිරීම මගහරවා ගැනීමට නම් ඔබ ඉලක්ක කරන පාරිභෝගික ප්‍රජාව හාවිතා කරන පාරිභාෂික වචනම ඔබ විසින් හාවිතා කළ යුතුය.

පහත දැක්වෙන නිර්චන ශ්‍රී ලාංකික සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ/හෝ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සාමාන්‍යයෙන් හාවිතා කරන අර්ථ දැක්වීම් වේ.

Tourism – S සංචාරක කර්මාන්තය

සංචාරක කර්මාන්තය යනු මිනිසුන්ගේ පොදුගලික, ව්‍යාපාරික හා වෘත්තීය අරමුණු සඳහා ඔවුන්ගේ සාමාන්‍ය පුරුදු පරිසරයෙන් පිටවී වෙනත් රටවලට හා ස්ථාන වලට ගමන් කිරීමේ සමාජය, සංස්කෘතික හා ආර්ථික සිද්ධියකි.

මොවුන් අමුත්තන් ලෙස පොදුවේ හඳුන්වන අතර ඔවුන් වෙන් වෙන් වශයෙන් ගත් කළ සංචාරකයින්, විනෝද වාරිකාවල නිරතවෙන්නන්, අදාළ රටෙහි / පුදේශයෙහි පදිංචි කරුවන් හෝ පදිංචි කරුවන් නොවන අය වේ. සංචාරක කර්මාන්තය යනු ඔවුන්ගේ ක්‍රියාකාරකම් අලලා සිදුවන්නක් අතර සමහර ක්‍රියාකාරකම් සංචාරක වියදුම් ඇගුවුම් කරයි. (ඇති කරයි)

මෙම නිර්චන ඇසුරින් අපට වටහාගත හැක්කේ සංචාරක කර්මාන්තය යනු ව්‍යාපාරික හා විනෝදය ඇතුළත්ව විවිධ අරමුණු සඳහා මිනිසුන් ස්ථානයකින් තවත් ස්ථානයකට හෝ රටකින් රටකට ගමන් කිරීමයි.

Tourist – සංචාරකයා

ව්‍යාපාර, විනෝදය හෝ වෙනත් යම් අරමුණක් නිසාවෙන් තම නිවසින් පැය 24ට වඩා පිටව අවම වශයෙන් 80km දුරකට ගමන් ගන්නා පුද්ගලයෙකු සංචාරකයෙකු ලෙස හඳුන්වයි.

අප මේ වන විටත් දැන ඇති ආකාරයට, සංවාරකයෙකු යනු,

- ගෘහස්ථ - (යම් රටක පදිංචිකරුවන් එම රට තුළ පමණක් සංවාරය කිරීම)
- ඇතුළතට යොමු වූ - (යම් රටක පදිංචිකරුවන් නොවන්නන් ඒ රට තුළ සංවාරය කිරීම)
- පිටතට යොමු වූ - (යම් රටක පදිංචිකරුවන් තවත් රටක සංවාරය කිරීම)

වේ.

Visitor - ආගන්තුකයා

ଆගන්තුකයෙකු යනු පූර්ණකාලීන ගිජ්‍යයෙකු වීම සඳහා හෝ අදාළ රටෙහි පදිංචිකරුවෙකු විසින් සේවයට බඳුවාගෙන රැකියාව පිණීස හෝ හැරුණුකොට ව්‍යාපාර, විවේකය හා විනෝදය හෝ අනෙකුත් ඕනෑම පෙන්ද්ගලික අරමුණක් සඳහා අවුරුද්දකට අඩු කාලයකට ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය වාසස්ථානයෙන් හා පරිසරයෙන් මිදි වෙනත් රටකට හෝ ස්ථානයකට ගමන් ගන්නා සංවාරකයින් වේ. ගෘහස්ථ, ඇතුළට යොමු වූ හා පිටතට යොමු වූ යන කුමන ආකාරයේ ආගන්තුකයෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ වාරිකාවට රාත්‍රී තවාතැන් ගැනීමක් ඇතුළත් නම් ඔහු හෝ ඇය සංවාරයෙකු ලෙස භූත්වයි.

International Visitor - අන්තර්ජාතික ආගන්තුකයා

අන්තර්ජාතික සංවාරකයෙකු

- සංවාරක වාරිකාවක නිරත වන්නේ නම්
- එම අදාළ රටෙහි පදිංචිකරුවෙකු නොවන්නෙක් එම රටෙහි සංවාරය කරන්නේ නම් හෝ
- යම් රටක පදිංචිකරුවෙකු එම රටින් පිටව වෙනත් රටක / ස්ථානයකට සංවාරය කරන්නේ නම් හෝ

අන්තර්ජාතික ආගන්තුකයෙකු ලෙස හැඳින්වේ.

International Visitor - අන්තර්ජාතික ආගන්තුකයා

අන්තර්ජාතික සංචාරකයෙකු පහත සඳහන් අවස්ථා වලදී අන්තර්ජාතික ආගන්තුකයෙකු ලෙස හඳුන්වනු ලැබිය හැක.

- ඔහු හෝ ඇය සංචාරයක නිරතවන්නේ නම් සහ
- ඔහු හෝ ඇය අදාළ රටෙහි පදිංචිකරුවකු තොවන තමුත් එම රටෙහි සංචාරය කරන අවස්ථාවක හෝ
- යම් රටක පදිංචිකරුවකු එම රටින් පිටව වෙනත් රටක සංචාරය කරන අවස්ථාවක

මෙය තවදුරටත් විශ්‍රාශ කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පහත ආකාරයේ පුද්ගලයින් “අන්තර්ජාතික ආගන්තුකයා” යන නිරවචනයට ඇතුළත් කිරීමෙන් වැළකී ඇත.

- වැළුපක් ලබා රැකියාවක නිරතවීමට, පූර්ණකාලීන අධ්‍යයන කටයුතු වල නිරතවීමට, කොපමණ හෝ කාලයකට ශ්‍රී ලංකාවේ වාසය කිරීමට / පදිංචි වීමට යන අරමුණු සඳහා පැමිණෙන සියලුම අය
- රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්
- නැව් හෝ ගුවන්යානා වල සේවක/සේවිකාවන් (එක් රාජ්‍යක් හෝ දිරිස කාලයක් රැඳුන්නා නොවෙනස් වේ.)
- තාවකාලික සංක්‍රමණීකයන්ගෙන් යැපෙන්නන් හෝ අවුරුදු 03ට අඩු කුඩා දරුවන්

Excursionist – විවිධ ස්ථාන වල කෙටි සංචාරවල නිරතවන්නෙක් (විනෝදය/විවේකය පිණීස)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාළ දත්ත අනුව මෙවැනි විවිධ ස්ථාන වල කෙටි සංචාර වල යෙදෙන්නන් සම්පූර්ණයෙන්ම පාහේ නැව් මගින් මුහුදු සංචාරවල නිරත වන්නන් වන අතර ඔවුන් විවිධ ස්ථාන නැරඹීම සාප්පු සවාරියෙහි නිරත වීම වැනි

අරමුණු සඳහා නැව වරායේ තිබෙන අතරතුර ගොඩැලීමට පැමිණෙන්නේය. ඔවුන් සම්පූර්ණ රාත්‍රියම ගොඩැලීම ගතකරන්නේ නැත.

Tourism arrivals - සංචාරකයන්ගේ පැමිණීම් එකම වාරිකාවේදී හෝ විවිධ වාරිකා වලදී අවම වශයෙන් එක් රාත්‍රියක් හෝ ගත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළට සංචාරකයෙකු ඇතුළත් වන සැම අවස්ථාවක්ම “සංචාරක පැමිණීමක්” ලෙස සලකනු ලැබේ.

Tourist night - සංචාරක රාත්‍රියක්

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නොවන නවාතැන් පහසුකම් සපයන ස්ථානයක සංචාරකයෙකු ගත කරන රාත්‍රියක් “සංචාරක රාත්‍රියක්” ලෙස හැඳින්වේ.

Gest Night - ආගන්තුක රාත්‍රියක්

විදේශීක අමුත්තන්ට නතර්වීම සඳහා සුදුසු යැයි SLTDA මගින් අනුමත කරන ලද හෝවලයක, විවේකාගාරයක හෝ ආගන්තුක නොවාසික ස්ථානයක විදේශීකයෙකු රාත්‍රිය ගත කරන අවස්ථාවක් “ආගන්තුක රාත්‍රියක්” නම් වේ.

Hospitality - ආගන්තුක සත්කාර

ආගන්තුකයින්ට මතාව පිළිගැනීමට, හොඳින් ගිමන් තිවිමට හා විනෝද වීමට උපකාරී වීම ආගන්තුක සත්කාර නම් වේ.

Hospitality Industry - ආගන්තුක සත්කාර

නවාතැන් පහසුකම් හා ආභාරපාන අංශය එකට එකතු වූ කළ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය යැයි හඳුන්වනු ලැබේ.

මෙම සංචාරක ක්ෂේත්‍රයේ උපකුලකයට

- සිය වාසස්ථාන වලින් ඇත්තට සංචාරයේ යෙදෙන පුද්ගලයින්ට රාජී තවාතැන් පහසුකම් සැපයීම සහ
- නිවසින් පරිභාභිරව රාජී හෝජනය ලබාගන්නන්ට විකල්ප ඉදිරිපත් කිරීම ඇතුළත් වේ.

Accommodation Types - තවාතැන් වර්ග

තවාතැන් පහසුකම් පිළිබඳව අන්තර්ජාතික සංචාරකයින් අතර ප්‍රවලිත නිර්වචන වලට වඩා ශ්‍රී ලංකාවේ වෙශෙන ජනතාව නිරන්තරයෙන් හාවිතා කරන ශ්‍රී ලංකාවට ආවේණික නිර්චන වෙනස් වේ.

විවිධ පුද්ගලයින්, කණ්ඩායම් හා වෙබ් අඩවි විවිධ නිර්චන ඉදිරිපත් කළත්, ඔබ ඉලක්ක කරන සංචාරක වෙළඳපාල තුළ හාවිතා වන වචන සහ නිර්චන හාවිතය ඔබට ඉතා වාසිදායක වේ.

Hotel - හෝටල්

හෝටලයක් යනු තවාතැන් හා බොහෝදුරට ආහාරපාන ද සපයන කාමර රාජියකින් සමන්විත ස්ථානයක් වන අතර මෙම නිර්චනයට සැම සංචාරකයකු පාහේ එකගෙවනු ලබයි.

නමුත් ශ්‍රී ලංකාවේ මෙම “හෝටලය” යන වචනය හාවිතා වන අකාරය මග දෙපස නාම ප්‍රවරු අධ්‍යයනය කිරීමෙන් ඔබට වටහා ගත හැක.

එසේ නමුත් තවාතැන් පහසුකම් ඇති ස්ථානයක් “හෝටල්” ලෙසින් හැඳින්වීමට නම් සපුරා තිබිය යුතු අවම අවශ්‍යතා පිළිබඳව ඉතා විස්තරාත්මක හා විශේෂී කරුණු ලැයිස්තුවක් ශ්‍රී ලංකාවේ රජය මගින් ගැසට් කර තිබේ.

එහි ඇතුළත් වන පරීක්

- හෝටලය අවම වගයෙන් කාමරයටම අලලා වැසිකිලි හා නාත කාමරය සහිත කාමර 10කින් සමන්විත විය යුතුය.
- හෝටලය තුළ වෙනම සේවා සඳහා ඇතුළුවේමේ දොරටුවක් තිබිය යුතුය.
- පිරිසිදු ජලය අඛන්ඩව සැපයීමේ පහසුකම් තිබිය යුතුය. හෝටලය බිම් මහලක් ඇතුළත්ව මහල් 03ට හෝ ඊට වැඩිනම් ආගන්තුකයින් සඳහා වෙන්කළ විදුලි සේවානයක් තිබිය යුතුය.
- සඳුන්තලය හා කාමරයට යාබද නාත කාමරය හැරුණුකොට සම්පූර්ණ කාමරයේ ප්‍රමාණය පහත සඳහන් පරිදි විය යුතුය. තරු පහ, හතර සහ තුන කාණ්ඩවල - වර්ග අඩ් 22ක අවමයකිනුත් තරු දෙක සහ තරු එක කාණ්ඩවල - වර්ග අඩ් 17ක අවමයකිනුත් සමන්විත විය යුතු අතර,
කාමරයේ පළල මේටර් 03ට වඩා අඩු තොටිය යුතුය. (සඳුන්තලය හා නාත කාමරය හැරුණුකොට)
- කාමරයට ඇතු වන ප්‍රධාන දොරටුව වසන විට ස්වයංක්‍රීය අගුල වැටිය යුතුය.
- ඇතුළුවේමේ දොරටුවෙහි ඉදිරි මත්පිටෙහි හඳුසි පිටවීමේ මාර්ගය/දොරටුව දැක්වෙන පරිදි ගොඩනැගිල්ලේ සැලැස්ම පැහැදිලිව පුදරුනය කර තිබිය යුතුය.
- නාත කාමරවලින් පිටවන පරණ වාතය ඉවත්කිරීමට ස්වභාවික හෝ වෙනත් යාන්ත්‍රණයක් හාවිතා කළ යුතුය.
- ගලායන උණුසුම් හා සිසිල් ජල පහසුකම් හා ගෘහපාලන පැන්ට්‍රී සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම තුළින් වඩාත් සුම්මත හා කාර්යක්ෂම සේවාවක් ආගන්තුකයින්ට ලබාදිය යුතුය.
- මෙම පහසුකම් සැලසීමේදී ඉඩකඩ පිළිබඳ ගැටළ මත්වන්නේ නම් නිදන කාමරවලට වඩාත් ලැඟින් පිහිටි ස්ථානයක මෙම පහසුකම් සකසා දිය යුතුයි.
- තෙවාසික ආගන්තුකයින්ට අවන්හල් පහසුකම් ලබා දිය යුතුයි.
- A-la Carte ක්‍රමයට ආහාර ඇණවුම් කිරීමේ මෙනුපතක් තිබිය යුතුයි.

විවිධ හා විශේෂීත පාරිභෝගික අවශ්‍යතා වලට ගැඹුපෙන පරිදි budget hotel, boutique hotels, resort ලෙස වර්ග 03කට වෙන්කර ඇති හෝටල් වර්ග දෙස හොඳින් අවධානය යොමු කරමු.

Budget hotel

මෙම හෝටල් මුදල් වියදම් කිරීමේ හැකියාව සීමිත ආගන්තුකයින් ඉලක්ක කරගෙන පවත්වාගෙන යයි. උදාහරණයක් ලෙස මේවාට පැමිණෙන අයට රාත්‍රියකට අඩු මුදලක් ගෙවීමට අවශ්‍ය අතර මෙම හෝටල් සීමිත ආභාරපාන පහසුකම් සහිතව අත්‍යවශ්‍යම සේවා පමණක් සපයමින් පවත්වාගෙන යයි.

Boutique hotels :- ශ්‍රී ලංකාව තුළම boutique හොටල් හඳුන්වාදීම සඳහා ගැලපෙන කර්මාන්ත ප්‍රමිති නොමැති නමුත් මෙම හෝටල් සාමාන්‍යයෙන් පොදු ලක්ෂණ වලින් සමන්විත වේ. කාමර අඩු ප්‍රමාණයක් තිබේ, එවා එකම සහ සුවිශේෂී ආකාරයකට නිර්මාණය කර තිබේ, විකල්ප ආභාරපාන අදාළ ස්ථානයෙහිම තිබේ මෙම ලක්ෂණ වලින් සමහරක් වේ. හෝටලයේ විශාලත්වය පිළිබඳව සළකා බලන විට boutique හෝටලයක් සාමාන්‍යයෙන් ආගන්තුකයාගේ පිවන රටාව, මනසට ඉතා සම්පූර්ණ සේවක අතර සම්භාවය, සුබෝපහෝගී, විවිත හෝ විහිළකාරී යනාදී ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වට්පිටාවකින් යුත්තය.

Resort නිවාඩු නිකේතනයක් යනු විවිධ විනෝදාස්වාදය සඳහා ඇති ක්‍රියාකාරකම් වල නිරතවීමට අවශ්‍ය පහසුකම් රසක් හා ආභාරපාන වැනි අනෙකුත් පහසුකම් සියල්ල සහිත සම්පූර්ණ සේවාවක් ලබාදෙන හෝටලයකි. නිවාඩු නිකේතනයක් යනු ආගන්තුකයාට මූලික සහ ප්‍රධානතම සංවාරක අත්දැකීම ලබාදෙන ස්ථානය වන අතර සාමාන්‍යයෙන් එම නිවාඩු නිකේතනයට ආවේනික එක් පහසුකමක් හෝ සංවාරක ආකර්ෂණ ස්ථානයක් අරමුණු කොටගෙන සැකසී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මෙවැනි සේවා වලින් සමහරක් වන්නේ සාගරය හා මූහුදු වෙරළ, රටතුළ පිහිටා ඇති ගම්බද ප්‍රදේශ, සම්බාහන මධ්‍යස්ථාන හා සුවතාවය වේ.

Suplementary accomadation - පරිපූරක තවාතැන් පහසුකම්

රජයෙන් ගැසට් කරන ලද ප්‍රමිතින් සියල්ලට අනුකූල හෝටල්වල තවාතැන් පහසුකම් වලට අමතරව ශ්‍රී ලංකාවේ ගතකරන සංවාරක රාත්‍රින් වලින් හායෙක්ම (49.66×2017 වන විට) විවිධාකාරයේ තවාතැන් රාජියක ගත කරනු ලැබේ.

- Boutique Villas
- Guest Houses
- Rest Houses
- Home Stays
- Tourism Bungalows
- Rented Tourist Homes
- Rented tourism apartments
- Haritage Bungalows / Homes

2016 දී සංචාරක රාත්‍රීන් 5,404,602 ක් ලෙස තිබූ මෙම වර්ගයේ නවාතැන් පහසුකම් පිළිබඳ දත්ත 2017දී 14.8% ක වැඩිවිමක් පෙන්වමින් 6,204,126 දක්වා වර්ධනය විය.

Key agencies ප්‍රධාන ආයතනය

SLTDA - ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත සංවර්ධන ආයතනය

ශ්‍රී ලංකාව අන්තර්ජාතික සංචාරකයින් සඳහා ප්‍රමුඛතම සංචාරක ආකර්ෂණ ස්ථානය බවට පත්කිරීම සඳහා අවශ්‍ය පිහිටුවීම, ස්ථානගත කිරීම, වැඩිදියුණු කිරීම සිදු කිරීමට මෙම රුපයේ ආයතනය පිහිටුවා ඇත. ආයෝජකයින්ට හා සත්කාරක ප්‍රජාවට වාසි ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ඇති ස්වභස්ත හැකියාව තිරසර ලෙස වර්ධනය කිරීමට ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත සංවර්ධන ආයතනය (SLTDA) වගකීමෙන් යුතුව බැඳී සිටී.

The Sri Lanka Institute of Tourism Hotel Management (SLITHM) ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය හා හෝටල් කළමණාකරණය පිළිබඳ අධ්‍යාපන ආයතනය 1964 දී රජය විසින් තරුණ, තරුණයින් මෙම සංකීරණ ආගන්තුක සත්කාර හා සංචාරක ක්ෂේත්‍රයේ

යකියා සඳහා පූහුණු කිරීමට ආරම්භ කරන ලද ආයතනය වන අතර අදවත් රුපයේ අනුමත එකම උසස් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපන ආයතනය මෙය වේ. SLITHM පාලනය කරනු ලබන්නේ සංචාරක සංවර්ධන අමාත්‍යාංශය හා ක්‍රිස්තියාති කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගිනි. තව දුරටත්, දිවයින පුරා සිසුන්ට පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි අනුරාධපුර, බණ්ඩාරවෙල, පල්ලේකැලේ, කොළඹ, රත්නපුර, කුරුණෑගල හා පාසිකුඩා යන ස්ථානවල මෙහි ප්‍රාදේශීය පාසල් පිහිටා ඇත.

Sri Lanka Tourism Promotion Bureau ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය (SLTPB)

මෙම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලුම අලෙවිකරණ හා ප්‍රවාරණ හා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හැසිරවීමට වගකිව යුතු වේ. මෙම කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ නියෝජිතයන්, ශ්‍රී ලංකාව තුළට යොමුගත සංචාර ක්‍රියාකරවන්නන්ගේ එකමුතුවේ නියෝජිතයින්, කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසාය එකමුතුවේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් වේ.

SLTPB හි ප්‍රධාන අරමුණ වන්නේ සංචාරක සංවර්ධන සැලැස්ම, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්ත සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා සම්මුති කාර්යයාලය සහ ශ්‍රී ලංකා හෝටල් කළමණාකරන අධ්‍යාපන ආයතනය හා සියලුම සංචාරක කර්මාන්ත කොටස් කරුවන්ගේ එකමුතුවෙන් නියමකරන ලද ගුණාත්මකභාවය පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාව සපුරුවම හා වකුකාරව සංචාරක කර්මාන්තයක් ලෙස අලෙවිකරණය හා ප්‍රවර්ධනය කිරීම වේ. මෙම උත්සහයන් වල අරමුණ වන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කළාපයේ දොරටුව ලෙස ක්‍රියාත්මක කිරීමත්, සංචාරක කර්මාන්ත කළමණාකරණයේ හා වැඩි දියුණු කිරීමෙහි ලා විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය බවට පත් කිරීමයි.

Introduction To ICT

ICT හැඳින්වීම.

මෙම පාඨමෙන් ඔබට අන්තර්ජාලයේ ව්‍යුහය සාමාන්‍ය දැන්ත ගෙවා කිරීම අතර වෙනස්කම්, මාර්ගගත හෝ තොබදි මෙවලම් පිළිබඳව හැඳින්වීමක් ලබා දෙනු ඇත.

මෙම පාඨම අවසාන වන විට ඔබට

- මූලික අන්තර්ජාල ව්‍යුහය වටහා ගැනීම
- ඔබේ සංචාරක ව්‍යාපාරයට ICT මගින් දක්වන දායකත්වය වටහා ගැනීම සිදු කිරීමට හැකි විය යුතුය.

What is the Internet – අන්තර්ජාලය යනු කුමක්ද?

යම් අවස්ථාවල “The net” ජාලය www - world wide web ලෙස සරලව හඳුන්වන අන්තර්ජාලය ලොවපුරා පැතිරුණු පරිගණක ජාල පද්ධතියකි.

පරිගණකය හාවතා කරන්නෙකුට අවසර ඇතුව අනෙකුත් ඕනෑම පරිගණකින් තොරතුරු ලබා ගැනීමට හෝ අනෙකුත් පරිගණක සමග හාවතා කරන්නන් සමග සංඝ්වම කතා කරන්නට හැකි වීම “ජාල ජාලයක්” මගින් සිදුකරන කටයුත්තකි.

ඔබ කිසි විටෙකත් අන්තර්ජාලය ආරම්භ වූයේ කෙසේද? හෝ එය කාට අයිති දැයි කළේපනා කර තිබේද? පහත වීඩියෝව නරඹමු. මෙම වීඩියෝව KhanAcademy මගින් සාදන ලද සම්පත් වලින් එකකි. විශ්වීය ගණයේ අධ්‍යාපනයක් තොමිලයේ ලබා දෙන මෙම වෙබ් අඩවිය සළකුණු කර (Bookmark) තබාගෙන තැබුන තැබුන පරිසීමට තරම් වට්නා වෙබ් අඩවියකි.

Terminology - පාරිභාෂිකය

අපට යම් මූලික දැනුම් ප්‍රමාණයක් දැන ගැනීමට අවශ්‍ය වේ. ICT යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ට හාවතා කරන කෙටි යෙදුමකි. ඉලෙක්ට්‍රොනිකව ඩිජිටල් ආකාරයෙන් තොරතුරු ගෙවා කිරීම, ලබා ගැනීම, හැසිරවීම, සම්ප්‍රේෂණය කිරීම හෝ ලබා යන දැන දැන තොරතුරු නිෂ්පාදනයක් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ආවරණය කරයි. උදාහරණයක් ලෙස පෙළුද්ගලික පරිගණක ඩිජිටල් රුපවාහිනී, ඉලෙක්ට්‍රොනික තැපෑල හා ජ්‍යෙෂ්ඨ දුරකථන සඳහන් කළ හැකිය.

Local Storage - දේශීය දත්ත ගබඩා කිරීම

මෙම ඔබගේ පරිගණකයේ දත්ත ගබඩා කිරීම හෝ මෘදුකාංග හා අනෙකුත් (පෝශුම්) ධාවනය කිරීම සිදු කිරීම දේශීය දත්ත ගබඩා කිරීම හා පරිගණක හාවිතය ලෙස හඳුන්වයි.

Cloud Computing - වළාකුල් පරිගණක ක්‍රමය

අන්තර්ජාලයේ ඇති දත්ත හා Application Cloud Computing යනු ඔබගේ පරිගණකයේ දෑඩ් තැරිය (Hard Disk) වෙනුවට අන්තර්ජාලයෙහි දත්ත ගබඩා කිරීම හා යෙදුම් (application) වලට පිවිසීමයි. මෙම දත්ත පරිගණක වලට ගබඩා වන තමුන් එම පරිගණක ඉතා බලවත් හා නොදින් සුරක්ෂිත කරන ලද වෙබ් සත්කාරක (web server) වේ. එමෙන්ම නොබැඳූ යෙදුම් යනු ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ඇති මෘදුකාංග හෝ වැඩසටහන් (Programme) වන අතර අන්තර්ජාල සබඳතාවයකින් තොරව හාවිතා කළ හැක. අනෙක් අතට ගත් කළ මාර්ගගත යෙදුම් අන්තර්ජාලය හරහා සපයන්නන් අතර ඒවා ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර නොමැති තමුන් Cloud හරහා ඒවාට පිවිසිය හැකිය. මෙම මාර්ගගත Programme වල වාසි වනුයේ ඒවාට පිවිසීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම අත්‍යාවශ්‍ය වීම වුවත් වාසි වන්නේ,

- ඔබගේ පරිගණකයේ ගැඹු අත්පත්කර නොගැනීම.
- නොබැඳූ යෙදුම් ඉතා පහසුවෙන් හා ඉක්මනින් යල්පැන ගියත් මාර්ගගත යෙදුම් නිතරම යාවත්කාලීන ව පැවතීම.
- නොබැඳූ යෙදුම් වලට සාපේක්ෂව ලාභදායී වීම.
- ඔහුම උපකරණයකින් පිවිසීමට හැකි වීම. (ඡංගම දුරකතන, Tab, පරිගණක, etc.)
- දත්ත ගබඩා කිරීමේදී සාපේක්ෂව ආරක්ෂිත වීම, ඔබගේ පරිගණකයට යමක් සිදුවුව නොත් ඔබට සියලු දත්ත අහිමි විය හැකි අතර මාර්ගගත යෙදුම් ඉතා ආරක්ෂිතව පවතී.

Cloud සේවාවන් භාවිතා කිරීමට පහසු වන පරිදි යෙදුම් බොහෝමයක් වෙනස් වෙමින් පවතී. අනිතයේදී සියලුම යෙදුම් ඔබේ පරිගණකයේ ගබඩා කළ නමුත් වර්තමානයේ gmail, Outlook, Google Drive සහ Microsoft office වැනි ඕනෑම යෙදුමක් මාර්ගගතව භාවිතා කළ හැක.

එමෙන්ම ඔබගේ පරිගණක දත්ත පිටපත් කිරීම හොතික දෙඩාංග භාවිතයෙන් උදාහරණයක් ලෙස බාහිර දෑඩ තැටියක් භාවිතයෙන් සිදු කළ හැකි නමුත් වර්තමානයේ දී මේවා ස්වයංක්‍රීයව සිදු වීමට සැලැස්වීය හැකි අතර Cloud එකට පිටපත් කළ හැකිය.

Ex :- iCloud හෝ DropBox

සාරාංශය - Summary

- අන්තර්ජාලය ගණනය කළ තොහැකි තරම් විශාල සේවාධීන අයිතිකරුවන් සහිත එකිනෙකට සම්බන්ධ වූ ජාල රසක එකතුවකි.
- Cloud හෝ අනෙකුත් මාර්ගගත යෙදුම් අන්තර්ජාලය හරහා සපයනු ලැබේ.
- සේවාධීන භාවිත කරන්නන්ගේ පරිගණක වල ගබඩා කිරීම වෙනුවට Cloud යෙදුම් බලවත් වෙබ් සත්කාරක (web servers) වල ගබඩා කළ හැකි නිසා cloud යෙදුම් භාවිතා කිරීමේ වර්ධනයක් ඇත.

Basic Technical Tools for Information Storage and Recovery

තොරතුරු ගබඩා කිරීම හා නැවත ලබා ගැනීම සඳහා ඇති මූලික තාක්ෂණික මෙවලම්.

මෙම පාඨමේදී අවධානය යොමු කිරීමට යන්නේ

- ලිපිගොනු නිර්මාණය, නාමකරණය සහ නොදුම ආකාරයට ගෝල්බර් ව්‍යුහගත කිරීම.

- පොදු ගොනු ආකෘති හා ඒවායේ සේවාවන්.
- 3 - 2 - 1 උපස්ථ මූලධර්ම (Backup principles)

මෙම පාඨම අවසානයේ දී ඔබට

- ඉලෙක්ට්‍රොනික ගොනු ගබඩා කිරීම හා තැවත ලබා ගැනීමේ මූලධර්ම තේරුම් ගැනීමට හැකිවීම.
- මූලික ගොනු බුරාවලියක් සැකසීමට හැකි වීම.
- ඇමුණුමක් අවශ්‍ය නමකින් බුරාවලියෙහි සුරක්ෂිත හැකි වීම යන දැන් තේරුම් ගැනීමට හා සිදු කිරීමට හැකි විය යුතුයි.

Working with files - ගොනු සමග වැඩ කිරීම.

ඔබගේ ව්‍යාපාරයක් කළමණාකරණය කිරීමේදී ඔබගේ පරිගණකයේ ගොනු පද්ධතිය කළමණාකරණය කිරීම ඉතාම වැදගත් කරුණකි. බොහෝමයක් සංවාරක ව්‍යාපාර වල “ලිපි හා අනෙකුත් ලියවිලි” සම්බන්ධ වැඩ රාජියක් ඇති අතර මෙම ලියවිලි ඔබගේ පරිගණකය තුළ ඉතා කාර්යක්ෂම ලෙස අසුරා තිබිය යුතුය.

එවිට,

- ඔබ සොයන දෙය ඉතා පහසුවෙන් සොයා ගත හැකි වේ.
- ඔබ තොමැති අවස්ථාවක අන් අයෙකුට ඉතා පහසුවෙන් යමක් සොයා ගැනීමට හෝ භාවිතා කිරීමට හැකි වේ.
- ගොනුවේ නම දෙස බැලු පමණින් එහි අන්තර්ගතය වටහා ගැනීමට හැකි වේ.

පිළිවෙළ හා කාර්යක්ෂම ගොනු පද්ධතියක් තබන්තු කිරීම සඳහා ගැලපෙන යෝජනා කිහිපයක් පහත දැක්වේ.

- හැකි ඉක්මනින් ගොනුවට නමක් ලබා දී සුරක්න්න.
- ලිපියක් ගොනු ගත කිරීමට සුදුසුම වේලාව ඔබ එය පළමුව නිර්මාණය කරන වේලාවයි. එම නිසා ඔබ ලිපි ලිවිම ආරම්භ කිරීමටත් පළමුව “save as” යන “

computer dialog Box” එක හාටිතා කර ඔබගේ ලිපිය සුරකීමට සුදුසු ස්ථානය තිරණය කර ලිපියට නමක් දී ගොනුගත කරන්න.

- ගොල්ඩර හාටිතයට ගන්න.

ඉන්වොයිසි, අැස්තමේන්තු, බැංකු ප්‍රකාශන, බිල්පත්, ජායාරූප වැනි විවිධාකාරයේ ඉලෙක්ට්‍රොනික ලිපි ගොනු ගබඩා කිරීමට අවශ්‍ය වනු ඇත. මෙම විවිධාකාරයේ ලිපි වෙන වෙනම ගොල්ඩර වල ගබඩා කළ යුතු අතර ඔබට ඒවා ඉංග්‍රීසි හෝ සිංහල අකාරාදී පිළිවෙළට ගබඩා කිරීමට හැකි නම් ඉතා අගන්ය. එවිට ඔබගේ My Document directory එකේ පහත අකාරයට ගොල්ඩර තිබිය හැකිය.

Bank	බැංකු
Invoice	ඉන්වොයිසි
Photos	ජායාරූප
Salaries	වැටුප්
Vehicles	වාහන

ඔබගේ පෙරද්ගලික ලිපිගොනු ව්‍යාපාරක ලිපිගොනු වලින් වෙන් කර තබා ගැනීම වඩාත් සුදුසු නිසා “පෙරද්ගලික” ගොල්ඩරයක් ලිපිගොනු අතරට එකතු කරන්න. මෙම ලිපිගොනු තවදුරටත් අනු ගොල්ඩර ලෙස බෙදා වෙන් කළ හැක.

උදා :- වර්ෂයට අනුව ඉන්වොයිසි සමූහ ගත කිරීම. Invoices / 2019

Use descriptive file Names

විස්තරාත්මක ලෙස ලිපිගොනු නාමකරණය.

ලිපිගොනු රාජියක් එකම නමකින් තිබෙනවා වෙනුවට ඔබගේ ලිපිගොනු විස්තරාත්මක ලෙස අනුපිළිවෙළින් යුතුව නාමකරණය මගින් ඔබට ඉක්මනින් අවශ්‍ය ලිපිය සෞයා ගත හැක.

උදාහරණයක් ලෙස පහත ආකාරයට ඉන්වොයිසි නාමකරණය කිරීමට ඔබට හැකිය.

Subject -	Date -	Name
විෂය -	දිනය -	ණම
Invoice -	190915 -	Silva
Invoice -	190902 -	Patel
Invoice -	190831 -	Jones

මෙම ආකාරයට ඉත්තොයිසි නාමකරණයයේදී ඒවා ස්වයංක්‍රීයව දිනයට අනුව වර්ග ගත වන අතර පාරිභෝගිකයෙකුගේ ඉත්තොයිස් ඔබට එකින් එක විවෘත කිරීමකින් තොරව ඉතා පහසුවෙන් සොයා ගත හැකි වේ. ඔබට ඉතා ඉක්මනින් ඉත්තොයිසිය සොයා ගැනීමට අවශ්‍ය නම් හෝ 2019 අගෝස්තු 31 දින නිකත් කළ ඉත්තොයිසියක් සොයා ගැනීමට අවශ්‍ය නම් මෙම ක්‍රමය නිසා එය ඉතා පහසු කුමයකි.

Common file formats & uses පොදු ගොනු ආකෘති හා ඒවායේ ප්‍රශ්නයන්

විවිධාකාරයේ බිජිටල් ලිපිගොනු සිය ගණනක් තිබෙන අතර ඒවා ලිපිගොනුවේ නමෙහි අභින් ඇති අකුරු 03කින් හෝ අකුරු 04කින් යුතු ගොනු දිගුව මගින් වෙන් කර දක්වා ඇත.

- Doc හෝ docx - “මයිකුර්සොෆ්ට් වර්ධනයෙන් උග්‍ර සිය ගණනක් තිබෙන අතර ඒවා ලිපිගොනුවේ නමෙහි අභින් ඇති අකුරු 03කින් හෝ අකුරු 04කින් යුතු ගොනු දිගුව මගින් වෙන් කර දක්වා ඇත.
- Xls හෝ Xlsx - “මයිකුර්සොෆ්ට් excel” යනු අංක පදනම් කරගත් ලේඛන සඳහා භාවිතා කරන පැතුරුම්පත් යෙදුමකි.
- PPS or PPT - මයිකුර්සොෆ්ට් පවර පොයින්ට් යනු ඉදිරිපත් කිරීම හා විනිවිද දරුණ සඳහා භාවිතා වන්නකි.
- Jpg, Jpeg, Png හෝ tiff හෝ gif යන ලිපිගොනු සඳහා ලිපිගොනු යෙදුම් ස්ථාපිත කිරීම සඳහා භාවිතා කෙරේ.
- Exe යෙදුම් ස්ථාපිත කිරීම සඳහා භාවිතා කරන වින්ඩොස් ක්‍රියාත්මක කළ හැකි ගොනුව
- PDF - පිටු හැඩතල ගැන්වීම සඳහා හොඳම ප්‍රතිරැපය.

පිටු හැඩතල ගැන්වීම ගුණාත්මක මූදණය හෝ සේකුන් කිරීමක් සඳහා අවශ්‍ය ගුණාත්මක රුප ගුණය කරගැනීම සිදු කරයි.

- Zip හෝ Rar - විශාල ගොනු හෝ ගොල්ඩ් මාරු කිරීම සඳහා ප්‍රයෝග්‍රන්ත වන සම්පිළිත ගොනු
- Backups - උපස්ථිර (දත්ත පිටපත් කිරීම)

මෘදුකාංගය බිඳ වැට්ටීමක් නිසා ඔබගේ දත්ත තැක්මි වීම හෝ යම් අයුරකින් ඔබගේ පරිගණකය තැක්මි වීම ඔබගේ ව්‍යාපාරයට බලවත් හානියක් විය හැකි අවස්ථාවකි. මෙම හේතුව නිසා දත්ත පිටපත් කර ගබඩා කර තබා ගැනීම ඉතා වැදගත් වේ.

The 3-2-1 Backup Rule

3-2-1 උපස්ථිර නීතිය

3-2-1 උපස්ථිර නීතිය යනු ඔබගේ දත්ත ඕනෑම හානිදායක අවස්ථාවක ආරක්ෂිතව තබා ගැනීම සඳහා හාවිතා කරන පොදු ක්‍රමවේදය හඳුන්වන මතක තබා ගැනීමට පහසු කෙටි යෙදුමකි. මෙම නීතිය නම් අවම වශයෙන් ඔබගේ දත්ත වල පිටපත් 03ක් තබා ගන්න. එයින් පිටපත් 02ක් වෙනස් ගබඩා මාධ්‍ය වලට පිටපත් කරන්න. 01 ක් ඔබගේ පරිගණකයෙන් පිට වෙනත් ස්ථානයක ගබඩා කරන්න.

Cloud පදනම් කර ගත් දත්ත පිටපත් කිරීමේ විසඳුම් ස්වයංක්‍රීයව ඔබේ දත්ත පිටපත් කර ඔබගේ පරිගණකයෙන් පිට ගබඩා කිරීමට වඩා ප්‍රතිචලදායක ක්‍රමයක් වේ.

අනෙක් පිටපත් 02න් එක පිටපතක් විය යුත්තේ ඔබගේ පරිගණක දාඩි තැබියක ගබඩා කරන ලද එහි පිටපතකි.

Summary -සාරාංශය

- බොහෝමයක් සංඛ්‍යාරක ව්‍යාපාර වල ලියකියවිලි කටයුතු රාජියක් ඇති අතර ඒවා ඔබගේ පරිගණකයෙහි ඔබට හෝ අන් අයෙකුට ලිපිගොනු නාමය දෙස බැලු පමණින් එහි අන්තර්ගතය වටහා ගතහැකි පරිදි ඉතා කාර්යක්ෂම ලෙස ගබඩා කර තිබිය යුතුය.
- ලිපිගොනුවක් නිර්මාණය කළ විශය නමක් දී සුරකිතන්න.

- ඔබගේ දත්ත ඔබගේ පරිගණකයෙන් පිටත ස්වයංක්‍රීයව ගබඩා කිරීම සඳහා වඩාත් සාර්ථක ක්‍රමයක් වන්නේ Cloud පදනම් කරගත් උපස්ථ ක්‍රමයයි.

Technical Tools for Communication

සන්නිවේදනය සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම්

මෙම පාඨමේ දී ඔබට

- වෘත්තීමය ලෙස ඉලෙක්ට්‍රොනික තැපෑල හාවිතය.
- වෘත්තීමය ලෙස පණීවුඩ යැවීමේ යෙදුම් හාවිතය ඉගෙන ගත හැකිය.

පාඨම අවසානයේදී

- ජාත්‍යන්තර වශයෙන් පණීවුඩ යැවීමේ නොඅම ක්‍රමවේදය.
- ඉලෙක්ට්‍රොනික තැපෑල් පණීවුඩ යැවීම හා ලබා ගැනීම (අැමුණුම් ඇතුලත්ව)
- ඉලෙක්ට්‍රොනික තැපෑල් අත්සන් පිහිටු වීම.
- පණීවුඩ යැවීමේ සමූහ සැකසීම සිදු කළ හැකි විය යුතුය.

Professional E mail Practice වෘත්තීමය ලෙස ඉලෙක්ට්‍රොනික තැපෑල හාවිතා කිරීමේ පිළිවෙළ

ඔබ වෙත යවන සැම ඉලෙක්ට්‍රොනික තැපෑල් පණීවුඩයක්ම ඔබගේ ව්‍යාපාරය පිළිබඳව යහපත් හැඟීමක් හෝ අයහපත් හැඟීමක් ඇතිකිරීමේ හැකියාවක් ඇත. ඔබගේ ව්‍යාපාරික ඉලෙක්ට්‍රොනික තැපෑල් පණීවුඩ සඳහා සුදුසු නිවැරදි ආචාරවිධි කිහිපයක් දෙස බලමු.

To, Cc and Bcc

ඔබ සෑප්ත්‍රම අමතන ඕනෑම අයෙකුගේ ලිපිනය යෙදීම සඳහා “To” (වෙත) පෙදෙස භාවිතා කරන්න.

Cc හරහා ඔබගේ පණීවුඩේ පිටපතක් අනෙකුත් ඕනෑම අයෙකු වෙත යැවිය හැකි තමුත් සාමාන්‍යයෙන් ඔවුන් දැනුවත් කිරීම විනා ඔවුන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවේ.

Bcc පෙදෙස භාවිතා කළ යුත්තේ ඉතා අවමයෙනි. එයට හේතුව වන්නේ “To” හා “Cc” පෙදෙස් හරහා පණීවුඩය ලබන්නන් හට ඔබ විසින් BCC පෙදෙසහි ර්මේල් ලිපින සඳහා ද පණීවුඩය යොමු කර ඇති බව දැනගැනීමට නොහැකි නිසා එය To සහ Cc පෙදෙස් වල සිටින අයගේ පොද්ගලික බව උල්ලංසනය කිරීමක් ලෙස සැලකිය හැකි නිසාය.

Bcc පෙදෙස භාවිතා කිරීම සඳහා තිබෙන එකම සහ භෞදම කාරණය තම් ඔබ එකිනෙකා නොහැනුනන පුද්ගලයින් කණ්ඩායමකට ඉලෙක්ට්‍රොනික තැපැල් පණීවුඩ යවන විට සියලුම ලිපින To හෝ Cc පෙදෙස් වල සඳහන් කිරීම තුළින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව එම ලිපින අන් අය දැන ගැනීම තුළින් පොද්ගලිකත්වය පිළිබඳ ගැටළ සහගත තත්ත්වයක් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථාවකදී Bcc පෙදෙස ඉතා ප්‍රයෝග්‍යනවත් වේ. උදාහරණයක් ලෙස ඔබ මහා පරිමාණයේ සංවාරක කණ්ඩායමකට සංවාරය පිළිබඳ තොරතුරු යවන විට එම විවිධ ර්මේල් ලිපින සඳහා ඔබට Bcc පෙදෙස භාවිතා කළ හැක.

මෙම කුමයේදී පණීවුඩය ලබන්නාට ඔහු හෝ ඇය අදාළ සංවාරක කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සලකා අමතා ඇති තමුත් ඔහුගේ/ඇයගේ ර්මේල් ලිපිනය අන් අයට දැකීමට හෝ අන් අයගේ ලිපින දැකීමට නොහැක. එය සිදු කරන අකාර කියවන්න.

Pay Attention to the Subject Line මාතෘකාවට අවධානය දක්වන්න

ඉලෙක්ට්‍රොනික තැපැල් පණීවුඩයක් විවෘත කිරීම හෝ නොකිරීම යන්නෙහි තීරකයා වන්නේ සැමවිටම අර්ථවත් මාතෘකාවකි. සැමවිටම ඔබගේ පණීවුඩය කුමක්ද යන්න හොඳින් පැහැදිලි වන ලෙස කෙටි හා පැහැදිලි මාතෘකාවක් යොදන්න.

කිසිම විටක මාතෘකාව හිස්ව නොතැබේය යුතු අතර අලුත් මාතෘකාවක් කාරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමේදී කිසිම විටෙක රේට පෙර කරුණකට අදාල මාතෘකාව යෙදීමෙන් වැළකී අලුත් කාරණාවට අදාලව අලුත් මාතෘකාවක් යොදා නවතම පණිවුචියක් යැවිය යුතු වේ.

Use the Proper Salutation

ගැලපෙන ආමන්තුණයක් භාවිතා කරන්න.

Hi, Hey වැනි යෙදුම් භාවිතා කිරීම තුළින් ඔබගේ වෘත්තීමය භාවයේ අඩුවක් පෙන්නුම් කෙරේ. ඔබගේ ඊමේල් පණිවුචිය සැම විටම පණිවුචිය ලබන්නාගේ නමට පෙර "Dear , දියාබර, සුහ උදෑසනක්, සුහ ද්‍රිසක්, Greetings හෝ Hello" වැනි ආමන්තුණ භාවිතා කරමින් ආරම්භ කරන්න.

Reply Quickly - ඉක්මනින් පිළිතුරු සපයන්න.

පොදු අනුමත කුමය නම් පැය 24ක් තුළ ඊමේල් පණිවුචියකට පිළිතුරු සැපයීමයි. යම් අයෙකු පැය 24කට වඩා පිළිතුරු බලාපොරොත්තුවෙන් හිදීමට සැලැස්වීම අකාරුණික භා රඳ ලෙස සැලකෙන අතර එය සමහර විට ඔබට එම ව්‍යාපාර අවස්ථාව අනිම් වීමටද හේතුවිය හැක.

ඔබ නොදුනුවත්ව යම් අයෙකු වැඩි කාලයක් පිළිතුරු අපේක්ෂාවෙන් සිටීමට සලස්වා ඇත්තම් ඔහු හෝ ඇයට ඒ පිළිබඳ කණ්ගාටුව ප්‍රකාශ කරන්න.

එමෙන්ම ව්‍යාපාර කටයුතු පිළිබඳ වීමසා එවන ඊමේල් වලට පැය ගණනක් ඇතුළත පිළිතුරු සැපයීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස තවාතැන් පහසුකම් පිළිබඳ වීමසීම වලට හැකි ඉක්මනින් පිළිතුරු සැපයීම අනාගත ගණුදෙනුකරුවන් බවට පත්විය හැකි පුද්ගලයින් පිළිබඳව ඔබගේ සැලකිල්ල විදහා පෙන්වනු ඇත.

Write Professionally

වෘත්තීමය ලෙස ලියන්න.

ව්‍යාපාරික රේමේල් පෙළද්ගලික රේමේල් වලට වඩා බෙහෙවින් වෙනස්ය. එමතිසා emojis කෙටියෙදුම (LOL, OMG, BTW වැනි) හා වචන කෙටි කිරීම උදාහරණයක් ලෙස You වෙනුවට "p" වැනි හා විරාම ලක්ෂණ රාකියක් හාවිතා කිරීම (!!!) වැනි දේ වලින් වළකින්න. මෙවැනි දැ මිතුරෙකුට පණීවිඩ යැවීමට සුදුසු වූවද ව්‍යාපාරික රේමේල් සඳහා හාවිතා කිරීමෙන් අනිවාර්යයෙන්ම වැළකි සිටිය යුතුය.

Keep Attachment Small - කුඩා ඇමුණුම් හාවිතා කරන්න.

ලබන්නාගේ අනුමැතියකින් තොරව මෙගා බයිටි ප්‍රමාණය ඉතා වැඩි විශාල ලිපිගොනු යැවීමෙන් වළකින්න. ඉතා විශාල රේමේල් ලැබීම Mail Box හි ගැටුල් සහගත තත්ත්වයක් ඇතිකළ හැකි අතර ඔබ සහ ඔබගේ ව්‍යාපාරය පිළිබඳව අයහපත් හැඟීමක් ඇතිකර ගත හැකිය.

ඔබට ජායාරූප විශාල ප්‍රමාණයක් හෝ අනෙකුත් විශාල ලිපිගොනු යැවීමට අවශ්‍ය නම් DropBox වැනි ගොනු පුවමාරු කිරීමේ යෙදුමකට උඩුගත කිරීම හෝ යැවීමට පෙර ජායාරූප Zip ගොනුවකට සම්පිංචනය කිරීම ආවාර්ගිලී ක්‍රමයයි.

Remember Your Signature

ඔබගේ අත්සන මතක තබා ගන්න.

ඔබ කුවරුන්ද හා ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පැවසෙන අත්සනක් සැම රේමේල් එකකම තිබිය යුතුය. ඔබ විසින් යවන සැම රේමේල් පණීවුඩ්‍යකට යටින්ම ඔබගේ අත්සන ස්වයංක්‍රීයව සඳහන් වන ලෙස ඔබගේ අත්සන සකසන්න. අත්සන සැකසීමේදී ඔබගේ ලිපිනය, විද්‍යුත් තැපැල් ලිපිනය සහ දුරකථන අංකය ආදි ඔබව සම්බන්ධ කර ගත හැකි සියලුම ආකාර සඳහන් කිරීමෙන් රේමේල් පණීවුඩ්‍ය ලබන්නාට මෙම තොරතුරු සෞයා මහන්සී වීමට නොවේ. ඔබට ඔබගේ වෙබ් අඩවි ලිපිනය, සමාජ මාධ්‍ය ලිපින (Facebook, Instagram) සඳහන් කළ හැක. පහත දැක්වෙන්නේ හොඳ උදාහරණයකි.

Gimmo හාවිතා කර ඔබගේ අත්සන සැකසීමට උත්සහ දරන්න.

Professional use of Massaging Apps

පණීවුචිකරණ යෙදුම් වල වෘත්තීය හාවිතය

Facebook, Messenger හා WhatsApp යනු ලෝකය පුරා වැඩි වශයෙන් හාවිතා වන ඉතා ඉක්මන් හා ලාභදායී ආකාරයට පුද්ගලයන් සඳහා අදහස් හා තොරතුරු භූවමාරු කර ගැනීමට අවස්ථාව සපයන පණීවුචිකරන යෙදුම් දෙකයි. ඔබ මතකයේ තබා ගත යුතු කරුණක් වන්නේ මෙම කුමයට තොරතුරු භූවමාරු කර ගැනීම සැම පුද්ගලයෙකුටම එකම ආකාරයට පහසු කටයුත්තක් නොවන බවයි. උදාහරණයක් ලෙස සමහර යුරෝපීයානු හා ඇමරිකානු පුද්ගලයින් ඔවුන්ගේ Facebook Profile එක අන් අය සමඟ බෙදා ගැනීමට අකමැති අතර එම නිසා ඔවුන් Messenger හාවිතයට වැඩි කැමැත්තක් තැත. මේ වන විට ලෝකය පුරා පිළිගත් ක්ෂණිකව පණීවුඩ් යැවිය හැකි යෙදුම් වනුයේ WhatsApp වන අතර එය විශේෂයෙන්ම සංවාරක ගමන් මාර්ගය, යා යුතු ස්ථාන පිළිබඳව දැනුම් දීමට ඉතා ප්‍රයෝගනවත් යෙදුමකි.

ර්මේල් ආවාර විධි මෙන්ම මෙහිදි වඩාත් විනිත සන්නිවේදන කුමයක් හාවිතා කිරීමට මතක තබා ගන්න. ඔබ යහළවන් හා පණීවුඩ් භූවමාරු කරගැනීමේදී හාවිතා කරන emoji's, කෙටියෙදුම් (LOL, OMG, BTW) හා වවන කෙටි කිරීම (You වෙනුවට "u") හෝ විරාම ලක්ෂණ රාඛියක් (!!!) හාවිතා කිරීමට වළකින්න.

පොදු නීතියක් වන්නේ ඔබගේ පාරිභෝගිකයින් ඔබ වෙතට සම්බන්ධ වීමට හාවිතා කළ මාධ්‍යම ඔවුන් තැවත සම්බන්ධ කර ගැනීමට හාවිතා කරන්න යන්නයි. ඔවුන් ඔබට ර්මේල් හරහා සම්බන්ධ වූයේ නම් ඔවුන්ට ර්මේල් හරහා පිළිතුරු සපයන්න. ඔවුන් ඔබව සම්බන්ධ කරගත්තේ Messenger හරහා නම් ඒ හරහා ඔවුන්ට පිළිතුරු සපයන්න.

සාරාංශය - Summary

- ඔබගේ ව්‍යාපාරය පිළිබඳ යහපත් හැඟීමක් ඇතිකරවීමට නිවැරදි ර්මේල් හා පණීවුඩ් යවන යෙදුම් හාවිතය ඉතා වැදගත් වේ.
- ඔබ Email යවන විට Bcc පෙදෙස හාවිතා කළ යුතු එකම අවස්ථාව වන්නේ එකිනෙකා තොහඳුනන පිරිසක් වෙත ඔබ එකම ඉලෙක්ට්‍රොනික පණීවුඩ් යවන

අවස්ථා වලදීය. මෙමගින් ඔවුන්ගේ Email ලිපින අන් අය සමඟ නුවමාරු වීම වළකී

- ඔබගේ පාරිභෝගිකයන් ඔබට සම්බන්ධ කර ගැනීමට හාටිතා කළ මාධ්‍යම ඔවුන්ට පිළිතුරු දීමට හාටිතා කරන්න.

Ex :- ඔවුන් ඔබට Email මගින් සම්බන්ධ කර ගත්තේ නම් ඔබන් ර්මේල් මගින් ද, WhatsApp / Messenger හාටිත කළේ නම් ඒ මගින් ද පිළිතුරු ලබා දෙන්න.

ICT and Security - තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ආරක්ෂාව

මෙම පාඨමෙන් ඔබට ICT හා බැඳුණු අවදානම් හා ඒවා ලිහිල් කරගැනීමට හෝ මග හැරීමට ඇති ක්‍රම හඳුන්වාදෙනු ලැබේ.

පාඨම අවසානයේ දී ඔබට,

- ගෙයපත් වල තොරතුරු හැසිරවීම ඇතුළු අනෙකුත් සියලුම සැබැං හා පරිකළේපිත අවදානම් සහ ඒවා ලිහිල් කර ගන්නා ආකාරය සාරාංශයක් ලෙස ඉදිරිපත් කිරීමට
- ඔබගේ සංවාරක ව්‍යාපාරයට දැනට පවතින හා ඉදිරියට පැමිණිය හැකි අවදානම් හඳුනා ගැනීමට හැකි විය යුතුයි.

Security - ආරක්ෂාව

මාර්ගගත මිලදී ගැනීම වලින් පසු යම් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් සම්පූර්ණයෙන්ම හිස් වීම හෝ වෛවරස ආකුමණ නිසා පරිගණකයේ දත්ත සියල්ල අහිමි වීම වැනි භයානක සත්‍ය කතා කොනෙකුත් අසා ඇති නිසාවෙන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමට ඔබ බියක් දක්වනවා ද එසේත් නැතිනම් ඕනෑම අවස්ථාවක අන්තර්ජාලය ස්ථිර වසා දැමීය හැකි බව හා ඒ නිසා ඔබගේ දත්ත ඇතුළු සියල්ල අහිමි විය හැකි බව ඔබ සිතනවාද?

මේ සියල්ල ගෙකුතාවයක් ඇති කරුණු වුවත් අප වගකීමෙන් යුතුව මාර්ගගත හැසිරීම තුළින් අපට අපගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය ඇති කරගත හැක.

මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කරමු.

Financial Risks - මූල්‍යමය අවධානම්

මෙය පොදු ස්ථානයක ඔබගේ මුදල් පසුම්බිය දමා යන්නේ තැකි සේම ඔබගේ මාර්ගගත බැංකු ගිණුම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුය.

ඔබගේ පරිශීලන නාමය හා මුරපදය තොමැතිව ඔබගේ බැංකු ගිණුමට පිවිසිය තොහැකිය. එම නිසා මෙම තොරතුරු කිසිම පුද්ගලයෙකුට ලබා දීමෙන් වැළකී සිටිය යුතුය. ඔබගේ බැංකුවෙන් එවන ර්මේල් ලෙස පෙනෙන තමුත් ඔබගෙන් ඔබගේ බැංකු ගිණුමට අදාළ පරිශීලන නාමය හා මුරපදය හෝ අනෙකුත් තොරතුරු විමසන ර්මේල් වංචා සහගත ජ්වා වන අතර මෙම ර්මේල්විවාත කිරීමෙන් හෝ තොරතුරු ලබා දීමෙන් වළකින්න. ඔබගේ බැංකුව හෝ වෙනත් ඕනෑම නෙත්‍රික ආයතනයක් කිසිම අවස්ථාවක ඔබගේ පරිශීලන නාමය හෝ මුරපදය විමසන්නේ තැත.

එමෙන්ම අන්තර්ජාල පහසුකම් සපයන ආයතනයක (Internet Cafe) හෝ වෙනත් පොදු පරිගණකයකින් කුමන අවස්ථාවක වත් ඔබගේ බැංකු ගිණුමට පිවිසීමෙන් වළකින්න. එයට හේතුව වන්නේ භාවිත කරන්නාගේ දත්ත රහස්‍යතාව උප්‍රටා ගන්නා මඳුකාංගය මගින් ඔබගේ පරිශීලක නාමය හා මුර පදය උකහා ගත හැකි නිසාය. එම නිසා මෙම තොරතුරු අතිශය පොද්ගලිකව හා රහස්‍යතාව තබා ගැනීම තුළින් ඔබගේ බැංකු ගිණුම ආරක්ෂිතව තබා ගත හැක.

හාණ්ඩ හෝ සේවා මාර්ගගත මිලදී ගැනීම වලදී ඔබගේ ණය පත් වලට අදාළ විස්තර ඇතුළු කිරීමට ඔබව යොමු කරනු ඇත. මෙම වෙබ් අඩවිය ඔබට විශ්වාසවන්ත සන්නාමයකින් යුතු ආරක්ෂිත වෙබ් අඩවියක් නම (එවැනි වෙබ් අඩවි වල පැබැලොක් සලකුණක් ඇති අතර එය "Secure" "ආරක්ෂිතයි" ලෙස සටහන් වී තිබේ.) ඔබගේ බැංකු ගිණුම සුරක්ෂිත වේ.

ඔබගේ ගිණුමෙන් ඔබගේ අනුදානුමකින් තොරව මුදලක් අඩු වී තිබේ නම් වහාම ඔබගේ බැංකුව දැනුවත් කරන්න. බොහෝ අවස්ථා වලදී ඔවුන් එය විමර්ශනය කරන අතර යම් කිසි වංචික සිදුවීමක් සිදු වී ඇත්තම් ඔවුන් තැවත මුදල් ඔබගේ ගිණුමට බැර කරනු ඇත.

Computer Virus and Malware

පරිගණක වෙටරස හා අනිෂේය මඳුකාංග

වෙටරසයක් යනු තනිව එහි පිටපත් සංදුම් පරිගණකයක් ආසාදනය කළ හැකි පරිගණක වැඩසටහනකි. අනුත්තරපාල අන්තරපාල හෝ USB Drive බාවක මගින් පරිගණකයට වෙටරස සම්පූෂණය විය හැක.

අනිෂේය මඳුකාංග යනු පරිගණකයේ ක්‍රියාකාරීත්වයට බාධා කිරීමට හෝ නැවැත්වීමට මෙන්ම පරිගණක පද්ධතියෙහි පාලනය අත්පත් කරගැනීම වැනි කටයුතු සඳහා නිර්මාණය කරන ලද පරිගණක වැඩසටහන් වේ. බොහෝමයක් වෙටරස් විරෝධී වැඩසටහන් වලට අනිෂේය මඳුකාංග හැඳුනා ගැනීමේ හා ඉවත් කිරීමේ හැකියාව නොමැති නිසා අනිෂේය මඳුකාංග ස්කෑනරයක් හාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

ඔබගේ පරිගණකය වෙටරස් හෝ අනිෂේය මඳුකාංග වලින් ආසාදනය වී ඇති බව දක්වන සංයුත් කිහිපයක් පහත දැක්වේ.

- ඔබගේ මෙහෙයුම් පද්ධතිය ඉතාමත් මන්දගාමී වේ.
- ඔබගේ පරිගණකයෙහි ඉතිරි වී ඇති මතකය හඳුසියේම ඉතා අඩු අගයක් බවට පත් වේ.
- වැදගත් ලිපිගොනු විනාශ වේ.
- ඔබගේ පරිගණක තිරයෙහි අමුතු ආකාරයේ පණීවුව හා පිංතුර දිස්වීමට පටන් ගනී.
- අමුතු ආකාරයේ ලිපිගොනු හා වැඩසටහන් ඔබගේ පරිගණකය තුළ දැකිය හැකි වේ.
- ඔබගේ මෙහෙයුම් පද්ධතිය විවෘත නොවේ.

එසේත් නොමැති නම් බලාපොරොත්තු විරහිත ලෙස යම් කිසි කාල රාමුවක් තුළ නිතර නිතර විසන්ධි වේ.

How to Safe Guard Yourself ?

ඔබ ආරක්ෂිත වන්නේ කෙසේද?

Keep Your Computer Up to date - ඔබගේ පරිගණකය යාවත්කාලීනව පවත්වාගෙන යන්න. Adobe හා Java වැනි වැඩසටහන් යාවත්කාලීන කිරීමට අමතරව ඔබගේ පරිගණකයේ අනෙකුත් වැඩසටහන් සඳහාද ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම සකසා තබන්න. මෙම යාවත්කාලීන කිරීම (Updates) බහුතරයක ඔබගේ පද්ධතියේ ඇති ආරක්ෂාව පිළිබඳ සිදුරු (Security holes) පිරවීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පැලැස්තර (Security Patches) ඇතුළත් වේ.

Choose your Internet Browser ඔබගේ අන්තර්ජාල බුවුසරය තෝරාගන්න.

ඔබ කැමති අන්තර්ජාල බුවුසරය Chrome, Firefox, Safari යන කුමක් වුවත් ඒ සැම බුවුසරයක්ම Internet explorer ට වඩා ආරක්ෂිත වේ. Internet explorer හි අලත්ම වෙළුම (version) පරණ ඒවාට වඩා විශාල ලෙස දියුණු කර තිබූණත් ඔබ රේත් වඩා Chrome, firetox, Safari හෝ සමඟ ආරක්ෂිත වේ.

Backup your computer - ඔබගේ පරිගණකයේ දත්ත පිටපත් කරගන්න. සමහර අවස්ථා වලදී වෙරස සමඟ පරිගණකය භාවිතා කරනවාටත් වඩා වෙරස ඉවත් කිරීම මගින් වැඩි භානි සිදුවන අවස්ථා ඇත. එවැනි අවස්ථා වලදී මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපිත කිරීමට සිදුවන අතර ඔබ ඔබගේ දත්ත නිසිලෙස පිටපත් කරගෙන තිබූනේ නම් මෙම ක්‍රියාවලිය වඩාත් ඉක්මන් සහ ලාභදායී වනු ඇත.

Anti Virus Basics - වෙරස විරෝධී වැඩසටහන් පිළිබඳ මූලික කරුණු

ඔබගේ පරිගණකයෙහි උසස් තත්ත්වයෙහි වෙරස විරෝධී වැඩසටහනක් ස්ථාපිත කර තිබීම ඉතා වැදගත් වේ. මෙම වෙරස විරෝධී වැඩසටහන් එලදායී වන්නේ ඒවා නිරන්තයෙන් වෙරසයක් යනු කුමක්ද යන්නට අදාළ නිර්වචනයට අනුව යාවත්කාලීන වන්නේ නම් පමණි. මේ හේතු නිසා ඔබගේ වෙරස විරෝධී වැඩසටහන ස්වයංක්‍රීයව යාවත්කාලීන වන්නේද යන්න තහවුරු කර ගන්න. උසස් තත්ත්වයේ වෙරස විරෝධී වැඩසටහනක් මිලදී ගැනීම මුදල් අපන් යැවීමක් නොවේ.

Avoid suspicious websites

සැක කටයුතු වෙබ් අඩවි මගහරින්න.

ඔබ ඇතුළුවන වෙබ් අඩවි වල URL ලිපින පිළිබඳ හොඳින් අවධානය යොමු කරන්න.

උදා :- URL ලිපිනය Microsoft.tisur.com ලෙස දක්වෙන්නේ නම් එය Microsoft.com නොවේ.

Be careful with e-mail attachments

ර්මෝල් ඇමේණුම් පිළිබඳ සුපරික්ෂාකාරී වන්න.

වෛරසයක් බොහෝ දුරට පතුරවා හරින්නේ ර්මෝල් ඇමේණුම් ලෙස වන අතර එමගින් ඔබගේ ර්මෝල් ගිණුම හැකරුවරුන් අතට පත්විය හැකිය. එය ඔවුන් අත්පත් කරගත් විට හැකර හෝ හැකර ක්ෂේවායම විසින් ඔබගේ ර්මෝල් ගිණුමෙහි ඇති ර්මෝල් ලිපින ගබඩාව ආකුමණය කරන අතර එහි ඇති ලිපින වලට විවිධාකාරයේ සත්‍ය තොවන තොරතුරු අන්තර්ගත ර්මෝල් යවනු ලැබේ. ඔබ බලාපොරොත්තුවෙන් තොසිටි හා ඔබට තුපුරුදු වෙබ් අල්ල (Link) සහිත ර්මෝල් මත click කිරීමෙන් වැළකිය යුතු අතර විශේෂයෙන්ම exe ගොනු වලින් ප්‍රවේශම විය යුතු අතර ඒවා විවෘත කිරීමෙන් වලකින්න.

Use a malware scanner - අනිෂ්චිත මඟ්‍යකාංග ස්කෑනරයක් භාවිතා කරන්න.

අනිෂ්චිත මඟ්‍යකාංග ස්කෑනර වෛරස විරෝධී වැඩසටහන් වලට වඩා වෙනස් වේ. මෙම යෙදුම් බොහෝමයක් තොම්ලේ භාවිතා කළ හැක. වෛරස විරෝධී වැඩසටහනක් මෙන්ම මේවාද සතියකට වරක් ස්කෑන් වන ලෙස සැලසුම් කිරීම නිරදේශීත වේ.

ඔබ මෙම මාරුගෝපදේශ පිළිපදින්නේ නම් ඔබගේ දත්ත අහිමි වීමට එරෙහිව ඔබ ඔබට හැකි උපරිම ආකාරයට සුරක්ෂිතය.

Passwords – මුරපද

මෙහෙයුම වැදගත් තොරතුරු විවෘත කිරීමට අවශ්‍ය යතුර වන්නේ ඔබගේ මුර පද වන බැවින් ඒවා ආරක්ෂිතව තබා ගන්න. මෙම මුරපද සාමාන්‍ය අකුරු හා ඉලක්කම් භාවිතයෙන් ඔබගේ පරිගණකයේ සූරකීමෙන් වැළකිය යුතුය. මන්ද එසේ අනාරක්ෂිතව සඳහන් කර ඇති මුරපද හැකර් වරු විසින් හඳුනාගෙන ඒවා අවහාවිතා කිරීමට හැකියාව ඇති බැවිනි. එම නිසා 1 Password හෝ lastpass වැනි යෙදුම් සංකේතනය කරන ලද එකම ස්ථානයක ඔබගේ අත්‍යවශ්‍ය තොරතුරු සියල්ල ගෙවා කිරීම සඳහා අවකාශය ඇති යෙදුම් ක් භාවිතා කිරීමට සලකා බලන්න.

Create strong Passwords - ගක්තිමත් මුරපද නිර්මාණය කරන්න.

මුරපද අකුරු සංකේත හෝ ඉලක්කම් අවම වශයෙන් 11කින් සමඟ්විත වීම හා ඉන් එකක් Capital අකුරක් වීම සහ එයට එක් ඉලක්කමක්වත් අන්තර්ගත වීම මගින් මුරපදයේ ඔරෝත්තු දීමේ හැකියාව වැඩි කළ හැක. ඉහත සඳහන් කළ යෙදුම් ඇතුළුව මුරපද යෙදුම් මගින් ගක්තිමත් මුරපද සපයන අතර ඒවා මතක තබා ගැනීම අවශ්‍ය නොවේ.

මෙ එකම මුරපදය සැමතැනම භාවිතා කරන්නේද ? විවිධ සේවාවන් සඳහා එකම මුරපදය භාවිතා කිරීම ඔබට මහත් පහසුවක් වුවත් එය ඔබව දැඩි අවධානමකට දැඩිමට හැකියාව ඇත. හැකර්වරුන් විසින් ඔවුන් සතුකරගන්නා ලද ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය හා මුරපදය විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කර ඔබ ලියාපදිංචි වී ඇති සියල්ම සේවාවන් වලට පිවිසීම සඳහා භාවිතා කරනු ඇත.

ලදාහරණයක් ලෙස ඔබගේ බැංකු මුරපදය ඔබගේ මුහුණු පොතකි මුරපදයට සමාන නම් ඔබගේ මුහුණු පොත ආක්‍රමණය කිරීම මගින් ඔබගේ බැංකු ගිණුම හැක් කිරීමේ අවධානමක් ඇත.

Leakbase හා have been pawnd වැනි සේවාවන් ඔබට ඔබගේ දක්ත කිසියම් ආකාරයකට ආරක්ෂාව උල්ලාසනය වීම වලට ලක්වී ඇත්දයි පරීක්ෂා කර ගැනීමට පහසුව සලසයි. මෙම සේවා වල ඔබගේ තොරතුරු දක්නට ලැබුනොත් ඔබ වහාම ඔබගේ මුරපද වෙනස් කළ යුතුය.

මුලාශ්‍ර :- ඉංග්‍රීසි ලිපියකින් මුලාශ්‍ර තොරතුරු උපවා ගන්නා ලදී

Summary - සාරාංශය

- අප වගකිව යුතු ලෙස මාර්ගගතව හැසිරෙන්නේ නම් අපගේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසය තබා ගත හැකිය.
- ඔබගේ බැංකු පරිසිලක නාමය හා මුරපදය නොමැතිව හැකර් වරැන්ට ඔබගේ බැංකු ගිණුමට පිවිසීමට නොහැක.
- මෙවරස හා අනිෂ්චිත මධ්‍යකාංග වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරගන්න.
- ඔබගේ සියලුම මාර්ගගත ගිණුම සඳහා ගක්තිමත් ඒකිය මුරපද යොදන්න.

ICT & Privacy - තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා පොද්ගලිකත්වය

මෙම පාඨම මගින්,

- පොද්ගලිකත්වය පිළිබඳ සැලකිලිමත් වීම සහ විවාද පිළිබඳ දෙන විශ්ලේෂණයක්
- පොද්ගලිකත්වය සැකසීම හා සීමා කිරීම පිළිබඳව වටහා ගැනීමක්
- පාරිභෝගිකයන්ගේ දත්ත ගබඩා කරන විට හා බෙදා ගන්නා විට සිදු කළ යුතු සාම්ප්‍රධායික නොදුම පුරුදු සම්බන්ධ මූලධර්ම පිළිබඳව වටහා ගැනීමක් ලබා දෙනු ඇත.

මෙම පාඨම අවසාන වන විට ඔබට,

- සත්‍ය හා පරිකළුපිත ICT පොද්ගලිකත්වය පිළිබඳ අවදානම් තත්ත්ව හා ඒවා ලිභිල් කරගන්නා ආකාරය පිළිබඳ සාරාංශගත කිරීමට
- ඔබගේ සංවාරක ව්‍යාපාරය දැනට පවතින හා අනාගතයේදී ඇතිවිය හැකි පොද්ගලිකත්වය සම්බන්ධ අවධානම් පිළිබඳ හඳුනාගැනීම.
- ආගන්තුකයින්ගේ තොරතුරු එකතු කිරීම සහ ඒවා මාර්ගගතව හෝ නොදු මාධ්‍යයක ගබඩා කරනබා ගැනීම සිදු කරන විට එය සඳාවාරාත්මක වගකීම් වලට අනුව සිදු කිරීම වැනි සංවාරක කරමාන්ත ක්ෂේත්‍රයේදී පොද්ගලිකත්වය පිළිබඳව අන්තර්ජාතික වශයෙන් නොදුම පුරුදු පිළිබඳව වටහා ගැනීම.

- ඔබගේ සංවාරක ව්‍යාපාරය තුළ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදයි වටහා ගැනීම යන දැන සිදු කිරීමට හැකියාව තිබිය යුතුය.

Your Privacy - ඔබගේ පොද්ගලිකත්වය

මාරුගතව එකිනෙකා සමග සන්නිවේදනයේ දී ඔබගේ පොද්ගලිකභාවය අහිමි වන බවට සහ ඔබගේ පොද්ගලික තොරතුරු මාරුගත ඕනෑම අයෙකුට දැකිය හැකි බවට මතයක් ඇත. මෙය සිතීමටත් බිය ඇති කරන සිතුවිල්ලක් වුවද වගකීමෙන් කළේපනාකාරීව හැසිරීම තුළින් ඔබගේ මාරුගත හැසිරීම ඉතා ආරක්ෂිත අත්දැකීමක් බවට පත්කර ගතහැක.

විශේෂයෙන්ම අන්තර්ජාතික පුද්ගලිකත්වය ප්‍රත්පත්තිය 2019 මූල්‍යාගයේදී ක්‍රියාත්මක කරන්නට යෙදුනු වහාම ඔබ විසින් ලබා දෙන පොද්ගලික දත්ත ඔබටම පාලනය කිරීමට හැකිවන බව තහවුරු කිරීම සඳහා වගකිව යුතු මාරුගත ආයතන මිණුම් දඩු හඳුන්වා දී ඇත. මෙහි තේරුම වන්නේ ඔබ විසින් යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා ලියාපදිංචි වූ විට අදාළ ආයතන වලට / වෙබ් අඩවි වලට එම මිලදී ගැනීමට අදාළ නොවන ඔබගේ පොද්ගලික තොරතුරු විමසීමට කිසිදු අයිතියක් නොමැති බවයි. එමෙන්ම ඕනෑම අවස්ථාවක ඔබගේ තොරතුරු මකාදමන මෙන් ඉල්ලා සිටීමට ඔබට පූර්ණ අයිතියක් ඇත.

Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය අනෙකුත් පුද්ගලයින්ට ඔබ ගැන පෝස්ට් දැමීමට සහ ඡායාරූප වලට ඔබව Tag කිරීමට අවසර දී ඇත. කෙසේ නමුත් ඔබට මෙහි පෙරනිමිති ලෙස සකසා ඇති පොද්ගලිකත්ව සැකසුම් වෙනස් කළ හැකි බව දැන සියෙනිද? ඡායාරූප වල ඔබව සලකුණු කිරීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට සහ ඔබගේ පෝස්ට් බලන්නට හැකියාව ඇත්තේ විශේෂිත සඛෙනා ඇති අයට සියලුම යහළුවන්ට හෝ ඕනෑම අයෙක්ටද යන්න තීරණය කිරීම ඔබට තීරණය කළ හැකිය.

- ඔබගේ පොද්ගලිකත්වය ආරක්ෂා කර ගන්නා අකාරය වටහා ගැනීමට මුහුණු පොතෙහි පොද්ගලිකත්වය සම්බන්ධ සැකසුම් සහ මෙවලම් දෙස හොඳින් අවදානය යොමු කරන්න.

Facebook Privacy & security settings මුහුණු පොතෙහි පොද්ගලිකත්ව හා ආරස්‍යාව සම්බන්ධ සැකසුම්

නිරුවත් හා ලිංගික ක්‍රියා/ලිංගිකත්වය අන්තර්ගත දිස් (post) පිළිබඳව Facebook ඉතා මැනවින් අවදානය යොමු කරන අතර ඒවා ස්වයංක්‍රීයව ඉවත් කරනු ලැබේ. ඊට අමතරව ඔබට තුළුණු යැයි හැගෙන ඕනෑම ජායාරූපයක් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.

ඔබගේ Facebook ව්‍යාපාර ගිණුම සැම විටම ඔබගේ Facebook පොද්ගලික ගිණුමෙන් වෙන්ව පවත්වා ගැනීම ඉතා වැදගත් කරුණකි.

Facebook for business ඔබ අන්තර්ගත ඔබගේ ගිණුමෙහි post කරන්නට හෝ comment කරන්නට ඉඩ දෙනවාද තැදෑද යන්න තීරණය කරන්නට අවස්ථාව සලසා දී ඇති අතර ඔබ අකමැති comment ඉවත් කිරීමටද හැකියාව ලබා දී ඇත.

Your Customer's Privacy

ඔබගේ පාරිභෝගිකයන්ගේ පොද්ගලිකතාවය

ඔබට ඔබගේ පොද්ගලික දත්ත රහස්‍යගතව තබා ගැනීමට අවශ්‍ය ලෙසම ඔබගේ පාරිභෝගිකයන්ගේ දත්ත ද සුරක්ෂිතව තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඔබ හරහා යම්කිසි සංවාරක සේවාවන් වෙන් කර ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් ලබා දෙන ඔවුන්ගේ නම e-mail ලිපින සහ අනිකත් සම්බන්ධ කරගත හැකි ක්‍රම, බැංකු තොරතුරු හා අනෙකුත් ඕනෑම පොද්ගලික තොරතුරු රහස්‍යගතව තබාගැනීම ඉතා වැදගත් වේ.

පාරිභෝගිකයෙකුගේ අවසරයකින් තොරව කිසි විටෙක ඔහුගේ/ඇයගේ තොරතුරු තුන්වැනි පාර්ශවයට ලබා දීමෙන් වළකින්න. ඔබගේ පාරිභෝගිකයාගේ තොරතුරු හාවතා කිරීමට වඩාත් සුදුසු කුමය වන්නේ එම පාරිභෝගිකයා විසින් කිසියම් කටයුත්තක් සිදු කිරීම සඳහා ඔබට එම දත්ත ලබා දුන්නේ නම් එම කටයුත්ත සිදු කිරීම සඳහාම පමණි. උදාහරණයක් ලෙස කිසියම් පාරිභෝගිකයු ඔබගේ නවාතැන්පල (Guesthouse) වෙන් කිරීමක් කළේ නම් ඔහු/ඇය හා සම්බන්ධ වීමට අවශ්‍ය දුරකථන අංක, රේමේල් ලිපින ආදිය සංවාරක ඒෂන්සියට ලබා දීමෙන් වළකින්න. (මුව් සංවාරයක් යැමෙන් කොපමණ විනෝද වේවි යැයි ඔබට සිතුනත්) ඒ වෙනුවට, ඔහු

හෝ ඇයගේ කැමැත්ත විමසා සිටීම හෝ සංවාරක ඒරුන්සියේ තොරතුරු පාරිභෝගිකයාට ලබා දීම සිදු කළ හැක.

ආගන්තුකයෙකුට ලගාවිය හැකි තොරතුරු ලැබුණු පමණින් පොදුගලික අරමුණු සඳහා එම තොරතුරු යොදා ගැනීමෙන් වළකින ලෙස ඔබේ අවධාරක පිරිමි සයෙන්ට මතක් කර දෙන්න.

ඔබ පාරිභෝගිකයාගේ තොරතුරු මාර්ගගතව හෝ පොදුගලිකව මූණගැසී හෝ මොනයම් ආකාරයකින් ලබා දුන්නේ නම් එම තොරතුරු තුන්වැනි පාර්ශවයක් මගින් අවහාරිතා කිරීමෙන් වළකින ලෙස මතක තබා ගැනීම ඔබගේ වගකීමකි. එකිනෙකා නාදුනත පුද්ගලයින් සමුහයකට ඉලෙක්ට්‍රොනික ලිපි යවන විට, එකිනෙකාගේ පොදුගලිකත්වය සුරක්ෂා හැකි වීම BCC පෙදෙස හාරිතා කිරීමට එක් හේතුවකි.

How seriously do you take your customers Privacy?

- ඔබගේ පාරිභෝගිකයාගේ පොදුගලිකත්වය පිළිබඳව ඔබ කොපමණ බරපතල ලෙස සැලකිලිමත් වන්නේද?
- ඔබගේ පාරිභෝගිකයාගේ සායනත්වල පිටපත් ඕනෑම අයෙකුට දැකිය හැකි පරිදි තොසැලකිල්ලෙන් තැනා තැනා දීමන්නේද?
- ඔබ පාරිභෝගිකයාගේ e-mail ලිපින තුන්වන පාර්ශවයක් සඳහා පුවමාරු කරන්නේද?
(මෙම තොරතුරු පුද්ගලික බව හා ඒවා සුරකිය යුතු බව වැටහුණාද?)
- අවසරලත් පුද්ගලයින්ට පමණක් ඔබගේ පාරිභෝගිකයන්ගේ දත්ත වලට පිවිසිය හැකි ලෙස ඔබගේ පරිගණකය මුර පදයක් යොදා ආරක්ෂා කර තිබේද?

Summary - සාරාංශය

- ඔබ කළේපානාකාරීව වගකීමක් ඇතිව හැසිරෙන්නේ නම්, ඔබගේ මාර්ගගත හැසිරීම රටා ආරක්ෂිත බව තහවුරු කළ හැකිය.
- සියලුම වගකිව යුතු මාර්ගගත ආයතන ඔබ විසින් ඔවුන්ට ලබා දෙන දත්ත වල පොදුගලිකහාවය පාලනය කිරීමට ඔබට හැකියාව සලසා ඇත.

- Facebook වැනි සමාජ මාධ්‍ය වල ඔවුන් විසින් සකසා ඇති පෙරතිම් පුද්ගලිකත්ව සැකසුම් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
- පාරිභෝගිකයෙකුගේ අවසරය තොමැතිව කිසි විටකත් ඔවුන්ගේ තොරතුරු වෙනත් පාර්ශවයකට ලබා දීමෙන් වළකින්න.

Your e-tourism action plan

ඔබගේ විද්‍යුත් සංචාරක කර්මාන්තය පිළිබඳ ක්‍රියා සැලසුම්.

ඩිජිටල් යුගයේ සංචාරක කර්මාන්ත කළමණාකරණය පිළිබඳ මතා අවබෝධයක් ලබා දෙන මෙම පාඨමාලාව විවිධාකාර ගමනාන්ත වලට යමින් ලෝකය පොදුවේ විද්‍යුත් සංචාරක කර්මාන්තය දෙසට යන ගමනට නිසි මග පෙන්වමින් ඔබ කැඳවාගෙන යන සාංචාරකයාට සමානය.

මෙම දුරුණය හා ඔබ සමග යන අනෙකුත් සංචාරකයින් වෙනස්වන හැම වෙළාවකම අදාළ වෙනස්කම් හෝ වැඩි දියුණු කිරීම කරමින් ඔබ තැවත තැවත සංචාරය කරන සංචාරයක් බලුවේ.

වෙනත් වචන වලින් පවසන්නේ නම් විද්‍යුත් සංචාරක කර්මාන්ත ක්‍රියා සැලසුම යනු,

Cyclical - වක්‍රීය

මෙහි ආරම්භයක් හා අවසානයක් නැති අතර සාතු මෙන් එක සංරචකයක් අනෙක් සංරචකයට මාරු වීම සිදුවේ.

Intrative - පුනරාවර්ථනය

ඔබ නිරන්තරයෙන් ඔබගේ සැලැස්ම අනුව කටයුතු කරන විට වෙනස්වන තත්ත්වයක් හා කොන්දේසි වලට අනුව කුඩා කුඩා වෙනස්කම් වැඩි දියුණු කිරීම සිදු කරන විට ඒවා සියල්ල එකතු වී විශාල බොහෝ දුරට සූහවාදී වෙනස්කම්/ වැඩිදියුණු කිරීම බවට පත්වේ.

The Components - කොටස්

මෙම ඩිජිටල් යුගයේදී “සංචාරක කර්මාන්ත කළමණාකරණය” යන විෂය මාලාවට ඇතුළත් එක් එක් කොටස් සඳහා සම්පූර්ණ අධ්‍යයන පාඨමාලාවක් අන්තර්ගත වේ. පහත අනුපිළිවෙළට අනුව අධ්‍යයන පාඨමාලාව හැදැරීම වඩාත් යෝගා වේ.

E-Tourism - විද්‍යුත් සංචාරක කර්මාන්තය

අප දිනටමත් සාකච්ඡා කර ඇති ආකාරයට සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය තුළ තොරතුරු තාක්ෂණය හා විද්‍යුත් වාණිජමය විසඳුම් විශ්ලේෂණය, නිර්මාණය, ක්‍රියාත්මක කිරීම හා යෙදීම විද්‍යුත් සංචාරක කර්මාන්තය වේ.

E-Content - විද්‍යුත් අන්තර්ගතය

විද්‍යුත් අන්තර්ගතය අමුදුවා වලට සමානය. මෙය ඔබ රෝටියක් සැදීමට හාවිතා කරන පිරි, තෙල් හා ජලයට සමානය.

ඔබ හොඳම ප්‍රමිතියෙන් යුතු අමුදුවා හාවිතා කරන අතර මූලින්ම සියල්ල එකට කළවම් කිරීම, තුනී කිරීම සහ රෝටි සැදීමද අවසානයේ පිළිගැනීමේද සිදු කරයි.

අප විසින් අධ්‍යයනයට නියමිත විද්‍යුත් අන්තර්ගතයට අදාළ අමුදුවා වන්නේ,

- නම
- සන්නාමය
- විස්තර
- ජායාරූප

මෙහිදී ඔබද අන් අය හාවිතා කරන මූලික අමුදුවායම හාවිතා කළත් ඔබටම අනනු පිරවුම සහ ඔබ එය පිළිගන්වන ආකාරය යන සියල්ල ඔබ ඔබගේ ව්‍යාපාර සන්නාමය නිර්මාණය, ගොඩනැගීම සහ කළමණාකරණය කරන ආකාරය වේ.

E-marketing - විද්‍යුත් අලෙවිකරණය

විද්‍යුත් අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණය සහ අන්තර්ජාල අලෙවිකරණය යන සියල්ල යම් ආකාරයකට අතිවිෂාදනය වන නමුත් මේවා එකිනෙකට තරමක් වෙනස් ප්‍රවේශයක් ගනු ලබයි. විද්‍යුත් අලෙවිකරණය, අන්තර්ජාල අලෙවිකරණයට වඩා බෙහෙවින් සබඳතා වලට තැබූරුතාවයක් දක්වන අතර බොහෝ අවස්ථාවන් වලදී එය එක් දිගාවකට පමණක් තොරතුරු බෙදා හැරීමකි. අන්තර්ජාලයේ මූල් යුගයේදී මිනිසුන් ප්‍රවත්තන් වල සගරාවල වෙළඳ දැන්වීම් පල කළ ආකාරයටම ඉතා විශාල බැහැර දැන්වීම් වෙති අඩවිවල පල කළේ එබැවිනි.

ඔබගේ විද්‍යුත් අලෙවිකරණ උපාය වන්නේ ඔබ ඉලක්ක කරන ප්‍රේක්ෂකයන් සමග වෙති අඩවි යු රියුතු වැනි සමාජ මාධ්‍යය හරහා ඉලෙක්ට්‍රොනික ආකාරයට සබඳතා ගොඩනගා ගැනීමයි.

මෙසේ ගොඩනගා ගන්නා සබඳතාවල සාර්ථකත්වය මතිනු ලබන්නේ ප්‍රේක්ෂකයන්ට ලැගා වන ප්‍රමාණයන් ප්‍රේක්ෂකයින්ගේ ක්‍රියාකාරීත්වයන් සහඳා බැලීමෙනි. ඔබ විසින් මාර්ගගතව සිදුකරන සියලුම අලෙවිකරණයන් මැකිමට හැකි වන අතර කොපමණ පිරිසක් ඔබේ අලෙවිකරණ දැන්වීම් කියෙවිවාද කොපමණ පිරිසක් ඔබගේ අල්ලුවලට පිවිසෙන්නේද? ඒවායේ අදහස් ප්‍රකාශ කළාද? ඔබගේ තොරතුරු ඔවුන්ගේ මිතුරන් සමග බෙදා හදා ගන්නේද යන සියල්ල ඔබට පහසුවෙන් සෞයාගත හැකි වේ.

විද්‍යුත් අලෙවිකරණය එහි ප්‍රනරාවර්තී ගක්තිමත් ස්වභාවය අනුව වර්ගීකරණය කර ඇති අතර ඔබට ඉතා පහසුවෙන් සාර්ථකම ක්‍රමය හඳුනාගත හැකි අතර කළ යුත්තේ එම ක්‍රමය වැඩිපුර හාවිතා කිරීමයි.

E-Distribution - විද්‍යුත් බෙදාහැරීම

බෙදාහැරීමේ මාධ්‍යයක් යනු ඔබගේ සේවාවන් පාරිභෝගියන් වෙත ලබා දෙන හා ඔවුන් ඒ සඳහා ඔබට ගෙවීම සිදු කරන ආකාරයයි. මෙය වෙති අඩවියක් හරහා කරන සාපුෂ්චර්ධී ඔබට මූදල් ගෙවීමක් හෝ කුන්වන පාර්ශවයක් වන තැවත විකුණ්නන් හරහා මූදල් ගෙවීමක් විය හැකිය.

ඔබ වෙළඳ මාධ්‍යය එකකට වඩා හාවිතා කරන්නට පටන්ගත් වහාම උදාහරණයක් ලෙස ඔබගේ වෙති අඩවිය සමග [booking.com](#) හෝ [Airbnb](#) යන සියල්ල හාවිතයට ගන්නා විට එය ඉතා ඉක්මනින් පැවැතිලි සහගතවනු ඇත. මෙම බෙදා හැරීමේ මාධ්‍යය බඩු

තොග සහ ගාස්තු යන සියල්ල කළමණාකරණය කිරීමේ ක්‍රියාවලියට අප හාවිතා කරන නම වන්නේ විද්‍යුත් බෙදා හැරීම යන්නයි.

මෙමගින් ඔබ විසින් එකම කාමරය බෙදා හැරීමේ මාධ්‍ය දෙකක් හරහා වෙනස් පාරිභෝගිකයින් දෙදෙනෙකුට අලෙවි කර නොමැති බව තහවුරු කළ හැකිය.

E-Operations - විද්‍යුත් මෙහෙයුම්

නොටල් හා නවාතැන් පොලුවල් වල මෙහෙයුම් කළමණාකරුවන් එදිනෙදා කටයුතුහාරව සිටින අතර ඉතා සූමට මෙහෙයුම් මගින් උපරිම ලාභ ලැබීම සඳහා ගෘහපාලනය ආහාරපාන හා පිළිගැනීමේ කටයුතු ඇතුළු ඉදිරිපස ක්‍රියාකාරකම් සියල්ල අයික්ෂණය කිරීම මෙහෙයුම් කළමණාකරුවන්ගේ වගකීමයි.

මෙම සාම්ප්‍රදායික මෙහෙයුම් තනතුරු තවදුරටත් පවතින නමුත් විද්‍යුත් මෙහෙයුම් කටයුතු වලදී කාර්යක්ෂමතාවය, නිවැරදිහාවය, පවත්වාගෙන යාම සඳහා ඩිජිටල් මෙවලම් හාවිතා කරයි. එමගින් වියදම් අඩුකර සේවා වෙන්කිරීම් පාරිභෝගික බිජුත් නිශ්චිතත්වය, ගිණුම්කරණය හා මුදල් ගෙවීම නිසි ලෙස කළමණාකරණය කිරීම මගින් ලාභ වැඩි කිරීම අරමුණ වේ.

E-Reputation - විද්‍යුත් කිර්තිය/ කිර්තිනාමය

ඔබගේ පොද්ගලික පීවිතයේ ඔබ සිදු කරන ආකාරයෙන්ම ඔබගේ ව්‍යාපාරික කිර්තිනාමය වැඩි කරගැනීමටද ඔබට කටයුතු කළ හැකිය. සාමාන්‍ය පීවිතයේදී අයෙකු වැරදි තොරතුරු මත පදනම්ව ඔබ පිළිබඳව ඕපාදුප ප්‍රවාරය කරනවා නම් ඔවුන්ගේ මතය හෝ ඒවා අසන්නන්ගේ මතය වෙනස් කිරීමට ක්‍රම ඇත.

එමෙන්ම විද්‍යුත් කිර්තිනාමය යන්නෙහි දී ඔබගේ පාරිභෝගිකයන්ගේ සූහවාදී අදහස් හැකිතාක් පුළුල් උෂ්ක්ෂකයන් පිරිසක් වෙත ගෙන යාමටත් ඔවුන්ගේ විවේචන වලට අවශ්‍ය පිළිතුරු දීමටත් සන්නාමය සහ ව්‍යාපාරය පිළිබඳ මත කළමණාකරණයටත් මාර්ගගත සමාලෝචන මෙවලම් හාවිතා කරනු ලැබේ.

